

# වැවිලි කරමාන්ත අමාත්‍යාංශය

රභර සංවර්ධන දෙපාර්තමේන්තුව

කාර්ය සාධන වාර්තාව - 2015



## දැක්ම

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය උදෙසා රබර වගාව හා  
කරුමාන්තය මෙහෙයුම

## මෙහෙවර

රබර වගාව හා කරුමාන්තයේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක වර්ධනය උදෙසා  
නෙතික විධිවිධාන ක්‍රියාත්මක කිරීම, රබර වගාව සඳහා මූල්‍ය සහනාධාර,  
කෘෂි යෙදුවුම හා ව්‍යාප්ති සේවා සැපයීම සහ රබර කරුමාන්තයේ සංවර්ධනය.

## අරමුණු

- ❖ රබර වගා බිම වල එලදායිතාවය ඉහළ තැබීම
- ❖ රබර වගා බිම ප්‍රමාණය වැඩි කිරීම
- ❖ සම්ප්‍රදායික නොවන ප්‍රදේශ වලට රබර වගාව ව්‍යාප්ත කිරීම  
මගින් ග්‍රාමීය දිරිඳාතාවය පහළ දැමීම
- ❖ නිමි හාණ්ඩ නිෂ්පාදනය දිරිගැනීමේ තුළින් රකියා අවස්ථා  
වැඩිකිරීම හා විදේශ විනිමය ඉපයීම් ඉහළ තැබීම

## පෙරවදන

රබර සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් 2010 වසරේ පවත්වන ලද රබර ඉඩම් සංගණනයෙන් ලැබූණු තොරතුරු පාදක කරගෙන 2015 වර්ෂයේ ඇස්තමේන්තු ගත මුළු රබර වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර 136582 ක් වේ. එම බිම් ප්‍රමාණයෙන් හෙක්ටයාර 87604 ක් කුඩා රබර වතු අංශයට ද, හෙක්ටයාර 48978 ක් වතු සමාගම සඳහාද අයත් වේ. වර්ෂයේ මුළු රබර නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 88567 ක් වූ අතර මෙය පෙර වර්ෂය සමඟ සැසදීමේ දී 10% ක අඩුවීමක් පෙන්වුම් කරයි. මුළු රබර නිෂ්පාදනයෙන් 50% ක් ඡිටි රබර වන අතර 29% ක ප්‍රතිශතයක් රබර කිරී නිෂ්පාදනය හා 13% ක ප්‍රතිශතයක් සෙශ්පේ රබර නිෂ්පාදනයට හා 8%ක ප්‍රතිශතයක් බිලොක් රබර නිෂ්පාදනය සඳහා ද වෙන් වී ඇත. මුළු රබර නිෂ්පාදනයෙන් 12% අපනයනය කර ඇති අතර 48% දේශීය කර්මාන්තකරුවන් විසින් පරිභෝෂනය කර තිබේ. ජ්‍යානය, පකිස්තානය, ජර්මනිය, ඉතාලිය, ඇමරිකාව, වීනය, ඉන්දියාව, මැලේසියාව අමු රබර මිලදී ගන්නා ප්‍රධාන රටවල් වන අතර එම රටවල් මිලදී ගත් රබර ප්‍රමාණය මුළු අපනයන ප්‍රමාණයෙන් 63% කි. 2015 වර්ෂයේ ඡිටි රබර කිලෝ ගුම්1 ක සාමාන්‍ය මිල රුපියල් 245.93 ක් වූ අතර එය පෙර වර්ෂයට වඩා 14% ක මිල පහළ යාමක් විය.

රජයේ මැදිහත්වීම මත රබර කර්මාන්තයේ උන්නතිය උදෙසා රබර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගන්නා ලද පියවරයන් රබර කර්මාන්තයේ දියුණුවට බොහෝ දුරට ඉවහල් වී ඇත. 2015 වර්ෂය සඳහා රබර සංවර්ධන දෙපාර්තමේන්තුවට රුපියල් මිලයන 3691.15 ක ප්‍රතිපාදන වෙන් වූ අතර රුපියල් මිලයන 3194.26 ක වියදමක් දරා ඇති අතර ප්‍රගතිය 87% ක් විය. රජයේ තවාන්වල වසරේ පැළ නිෂ්පාදනය මිලයන 1.39 ක් වූ අතර බොඳා හැරි ප්‍රමාණය පැළ මිලයන 1.11 ක් විය.

සම්පූද්‍යායික නොවන ප්‍රදේශ වල රබර වගාව ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ මොණරාගල, බදුල්ල, අම්පාර හා භමිබන්තොට ප්‍රදේශ වලටද, නව රබර වගාව ආරම්භ කිරීමට 2011 වසරේදී ආරම්භ කරන ලද කටයුතු කව දුරටත් ක්‍රියාත්මක කිරීම 2015 වසරේදී ද සිදුකරන ලදී.

එම් සඳහා විවිධාකාරයෙන් සහාය ලබාදුන් සැමට මාගේ ස්තූතිය පුදකරමි.

අං්‍ය. ඩී. ප්‍රේමදාස  
අධ්‍යක්ෂ ජනරාල්  
රබර සංවර්ධන දෙපාර්තමේන්තුව

## ස්තුතිය

2015 වර්ෂ සඳහා භාණ්ඩාගාරය විසින් ලබා දෙන ලද මුදල් සියල්ලම පාහේ වියදම කිරීමට හැකි තුළ සුවිශේෂී වසරක් විය. මෙම මුදල් ආයෝජනය කිරීමෙන් වගා සංවර්ධනය කිරීම, මිනිස් සම්පත් දියුණු කිරීම, හොතික සම්පත් සංවර්ධනය කිරීම, වැඩි ආයකත්වය සහ ඇපකුප වීම, සේවක තෘප්තිය යනාදී කරුණු අතින් ඉහළම ස්ථානයකට පැමිණීමට සමත් වේ. ඒ සඳහා විවිධාකාරයෙන් සහාය දුන් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අපගේ හඳුනාගම ස්තුතිය පළ කරමු.

අ.ර. නී. ජයමුද්‍රා  
අධ්‍යක්ෂ ජනරාල්  
රඛර සංවර්ධන දෙපාර්තමේන්තුව

## පටුන

1.	හැඳින්වීම	1
1.1.	ලේතිභායික පසුවීම	1-2
1.2.	රබර සංවර්ධන දෙපාර්තමේන්තුවට අදාළ ප්‍රධාන හා වැදගත් තෙතින් මූලාශ්‍ර	2-3
1.3.	රබර සංවර්ධන දෙපාර්තමේන්තුව	3-4
1.4.	දෙපාර්තමේන්තු ආයතනික ව්‍යුහය	5
1.5.	සංචිත ව්‍යුහය රබර සංවර්ධන දෙපාර්තමේන්තුව	6
1.6.	දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල තොරතුරු	7
2.	කාර්ය සාධන ප්‍රගතිය - 2015 වසර	8
2.1.	රබර වගා සහනාධාර වැඩසටහන	8
2.2.	පැලු නිෂ්පාදනය	9
2.3.	වැහි ආවරණ යෙදීමේ වැඩසටහන	9
2.4.	අතුරු බෝග වැඩසටහන	9
2.5.	පුහුණු වැඩසටහන්	10
2.6.	සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවල රබර වගා කිරීම	10
3.	ස්වභාවික රබර කරමාන්තය ආශ්‍රිත තොරතුරු 2015	11
3.1.	රබර වගා බිම් ප්‍රමාණය	11
3.2.	නිෂ්පාදනය හා නිෂ්පාදන වියදුම	12-14
3.3.	දේශීය රබර පරිශෝජනය	15
3.4.	අමු ඉව්‍යයක් ලෙස ස්වභාවික රබර අපනයනය	15-17
3.5.	රබර ආනයනය කළ ප්‍රමාණයන්	18
3.6.	රබර මිල	19-20
3.7.	රබර වෙළුදුන්	21
3.8.	රබර නැවත වගා / අභිත් වගා සහනාධාර ක්‍රමය	21-22
3.9.	නව වගාවද ඇතුළත්ව රබර වගා කිරීමේ ප්‍රගතිය	22-27
3.10.	සහනාධාර ගෙවීම්	28
3.11.	රබර පැලු තවාන් සහ පැලු සැපයීම්	28-30
3.12.	අතුරු බෝග වගාව	31-32
3.13.	වැහි ආවරණ හාවිතය ප්‍රවලිත කිරීම	32-33
3.14.	තේ, රබර සහ පොල් ඉඩම් කැබලි කිරීම පාලනය කිරීමේ මණ්ඩලයේ කටයුතු	33
3.15.	අන්තර් ජාතික කටයුතු	34
3.16.	තෙතින් කටයුතු	34-35
3.17.	විශේෂ සංවර්ධන වැඩසටහන්	35
3.18.	ඒකාබද්ධ අරමුදල	36

3.19. සෙස් ලැබීම් හා එය අය කරන ආකාරය	37-38
3.20. නැවත වගා කිරීමේ උපදේශක මණ්ඩලය	38
3.21. අභ්‍යන්තර විගණක කටයුතු	39
3.22. ප්‍රවාරක අංශය මගින් ඉටු කරන ලද කාර්යයන්	40-41
3.23. පරිගණක අංශය මගින් ඉටු කරන ලද කාර්යයන්	41
 4. ප්‍රාදේශීය කාර්යාල ප්‍රගතිය	42
4.1. රඛර නව වගා ප්‍රගතිය	42
4.2. රඛර නැවත වගා ප්‍රගතිය	42
4.3. අතුරුබෝග වගා ප්‍රගතිය	43
4.4. වැහි ආවරණ යෙදීම	43
4.5. කිරීම් සිල්පී පුහුණු වැඩසටහන	44
4.6. කිරීම් සිල්පී වෘත්තීය පුහුණු වැඩසටහන	44
4.7. බද්ධකරුවන් පුහුණු වැඩසටහන	45
 5. අනෙකුත් ආයතනවල සේවාවන් ඉටුකිරීම	46

## 1. හැඳින්වීම

දෙක ගණනාවක සිට ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබා දෙන ප්‍රධාන ආර්ථික වැවිලි බේගයක් ලෙසට රබර වගාව මෙරට ආර්ථිකයට ගක්තිමත් දායකත්වයක් ලබා දී ඇත. ප්‍රධාන වගයෙන් ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක දහ හතරක රබර වගාව ව්‍යාප්ත වී ඇති අතර මේ වන විට මුලතිවි, ව්‍යුතියාව, පොලොන්නරුව හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක වලටද රබර වගාව හඳුන්වා දී ඇත.

### 1.1. එෂ්ටිභාසික පසුබීම

රබර ගාකය හෙවියා බ්‍රසියලියන්සිස් (*Havea brasiliensis*) යන උද්ඩිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලැබේ. බ්‍රසිලයේ වැසි වනාන්තර වල ස්වාභාවිකව වැඩුනු මෙම ගාකයෙන් ලබා ගන්නා රබර කිරී මේ වන විට මුළු මහත් ලෝකයේම නිෂ්පාදන රාජියකට යොදා ගන්නා ස්වාභාවික අමුද්‍රව්‍යයක් බවට පත්ව ඇත.

ඩ්‍රිතාන්‍ය යටත් විෂ්ත පාලන සමයේ එනම් 1876 වර්ෂයේ “හෙන්රි වික්හේම්” නැමැති ඉංග්‍රීසි ජාතිකයා මුල්ම රබර පැළය ගම්පහ හෙනරත්ගාබ උද්ඩිද උද්‍යානයේ රෝපණය කරමින් ශ්‍රී ලංකාවට රබර ගස හඳුන්වා දෙන ලදී. ඉන් වසර 07 කින් පසු ඇරුණුණු රබර වගාව දකුණු ආසියාව පුරා ව්‍යාප්ත වී රබර නිෂ්පාදනය, සිසුයෙන් ඉහළ ගියේය. එට ප්‍රතිලෝමව රබර මිල පහළ යාම නිසාම මිල ස්පාර්ටර කිරීමේ අරමුණීන් ඩ්‍රිතාන්‍යයන් විසින් 1922 දී “ස්ටේච්සන් පාරිපාටිය” හඳුන්වා දුනි. නිෂ්පාදන පෘතු කුම්යක් හා අල්තින් රබර වැවීම සිමා කිරීම සහිතවූ එම පාරිපාටියට රබර වගා කරුවන්ගෙන්ම ඇතිවූ විරෝධය නිසා 1928 දී අත්හිටුවේය. එසැනින්ම නැවත රබර සැපයුම වැඩිවී මිල පහළ යාමෙන් පසු 1934 දී රබර කර්මාන්තයට සම්බන්ධිත සියලු රටවල්වල එකතාවයෙන් “International Rubber Regulation Agreement” නැමති ගිවිසුම අත්සන් කෙරීමේ. ස්ටේච්සන් පාරිපාටියට සමානවූ කොන්දේසි වලින් සමන්විත එම ගිවිසුමේ වගන්ති ක්‍රියාත්මක කිරීම සඳහා රබර වවන රටවල රබර පාලනය සඳහා රාජ්‍ය ආයතන බිජි කරන ලදී. ඒ අනුව “1934 දී අංක 06 දරණ ආයා පනත” මගින් රබර පාලන දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී. එම දෙපාර්තමේන්තුවේ මුල්ම රබර පාලකවරයා වූයේ පී. සරවනමුත්තු මැතිතමාය.

රබර කර්මාන්තයේ උන්නතිය උදෙසා “1953 අංක 36 දරණ රබර නැවත වගා සහනාධාර පනත” සම්මත කර ගන්නා ලදී. රබර නැවත වගාවට ඉඩ සැලසෙන අයුරින් “1934 අංක 06 දරණ රබර පාලන ආයා පනත” ප්‍රතිශේෂිතය කරමින් “1956 අංක 11 දරණ රබර පාලන පනත” සම්මත කරගත් අතර එම පනත හා “1953 අංක 36 දරණ රබර නැවත වගා සහනාධාර පනත” ට අදාළ රාජකාරී රබර පාලන දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවන ලදී.

රබර පාලන දෙපාර්තමේන්තුවේ කටයුතු තවදුරටත් පුළුල් කරමින් 1994 වසරේදී එතෙක් පැවති රබර පාලන දෙපාර්තමේන්තුව අභ්‍යන්ති කර අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි රබර සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී. මේ අනුව එතෙක් පැවති රාජකාරී වලට අමතරව රබර වගා සෙශ්තුයේ සංවර්ධනයට ඉවහල් වන ව්‍යාප්ති සේවා, පැළ නිෂ්පාදනය හා පොහොර බෙදීම වැනි

වඩාත් පුළුල් පරාසයක විහිදුනු සේවාවක් සැපයීමට රබර සංවර්ධන දෙපාර්තමේන්තුවට හැකි වී ඇත.

තවද මෙම දෙපාර්තමේන්තුවට රබර කර්මාන්තයේ සංවර්ධනය සඳහා විද්‍යාත්මක හා තාක්ෂණික උපදෙස් ලබා දෙමින් ශ්‍රී ලංකා රබර පරෝෂණ ආයතනයත්, කුඩා ඉඩම් හිමියන්ට අලෙවී හා ව්‍යාප්ති සේවා ලබා දෙමින් තුරුස්විය අරමුදලත් දායකත්වය ලබා දෙනු ලැබේ.

## 1.2. රබර සංවර්ධන දෙපාර්තමේන්තුවට අදාළ ප්‍රධාන හා වැදගත් නොතික මූලාශ්‍ර

### 1.2.1. 1953 අංක 36 දරණ රබර නැවත වගා සහනාධාර පනත

මෙම පනත යටතේ රබර නැවත වගා කිරීම, රබර නව වගාව, අතුරු බෝග වගාව, කර්මාන්ත ගාලා තැව්කරණය හා කුම පාලනය යන කටයුතු ක්‍රියාත්මක වේ. තවද මෙම පනතේ 7 වගන්තිය යටතේ සෙස් බද්ද පනවා ඇත.

1953 අංක 36 දරණ රබර නැවත වගා අරමුදල් පනතේ 7 වන වගන්තිය අනුව අපනයන බඳු අය කිරීමට නීතිමය ප්‍රතිපාදන සැලසී තිබේ. මෙම අනුව පිටරට යවනු ලැබූ සෑම රබර රාත්තලක් සඳහාම ගත 10 ක මුදලක් අපනයන බඳු ලෙස අය කර ගෙන ඇත.

### 1.2.2. 1956 අංක 11 දරණ රබර පාලන පනත

රබර පාලන පනතේ විධි විධාන යටතේ මෙරට පවත්නා සියලුම කුඩා රබර ඉඩම් හා රබර වතුවල වගාව, අයිතිකරුවන්, බිම් ප්‍රමාණ ආදිය සටහන් වන ලේඛනයක් පවත්වාගන යැම් රබර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ව්‍යවස්ථාපිත කාර්යයකි. රබර පාලන පනත යටතේ රබර වගාව පවතින අක්කර 10 ට වැඩි ( හෙක්ටයාර 4.04 ට වැඩි ) රබර වගාවක් "වත්තක්" ලෙසත්, අක්කර 10 ට අඩු ( හෙක්ටයාර 4.04 ට අඩු ) රබර වගාවක් "කුඩා ඉඩමක්" ලෙසත් අර්ථකථනය කර ඇත.

### 1.2.3. 2006 අංක 20 දරණ රබර නැවත වගා කිරීමේ සහනාධාර ( සංශෝධිත ) පනත

2006 අංක 20 දරණ රබර නැවත වගා කිරීමේ සහනාධාර ( සංශෘධිත ) පනතට අනුව, දේශීයව පරිහැළුණයට ගන්නා ඇමු ස්වභාවික රබර හා කාත්‍රිම රබර මත සෙස් බඳු අය කිරීමට ප්‍රතිපාදන සලසා ඇත.

2007 අංක 01 දරණ සෙස් බඳු නියෝග ක්‍රියාත්මක වීමට පෙර සෙස් බඳු අය කරනු ලැබූවේ ආනයනය හා අපනයනය කරනු ලැබූ ස්වභාවික ඇමු රබර හා රබර ආශ්‍රිත හාණ්ඩ මතය.

2007 අංක 01 දරණ ස්වභාවික රබර සඳහා වූ සෙස් බඳු නියෝග ඇතුළත් 2007 අගෝස්තු 30 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 1518/18 දරණ අති විශේෂ ගැසට් පත්‍රයට අනුව අපනයනය කිරීම සඳහා හෝ දේශීය පරිහැළුණය පිළිස නිෂ්පාදනය කරන ස්වභාවික රබර ආශ්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය ඇමු රබර මත කිලෝ ගුෂ්මයකට රු 4 ක සෙස් බද්දක් අය කිරීමට මෙමගින් ප්‍රතිපාදන සලසා දී ඇත.

මෙහිදී සාපුරුවම මෙම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉහත සෙස් බඳු මූදල අයකර ගැනීමට බලතල හිමිවී ඇත.

### 1.3. රබර සංවර්ධන දෙපාර්තමේන්තුව

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් වන මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය කොළඹ 02, වෝක්සේර්ල් ප්‍රාමුණ, අංක 55/75 දරණ ස්ථානයේ පිහිටුවා ඇත. ප්‍රධාන කාර්යාලය විසින් පරිපාලන, මෙහෙයුම්, සෙස් බඳු එක් රස් කිරීම හා අනෙකුත් ආයතන සමග සම්බන්ධිකරණ කටයුතු සිදුකරයි. සහනාධාර ගෙවීම, පැළ නිෂ්පාදනය කර බෙදා හැරීම, පොහොර බෙදා හැරීම හා උපදේශන සේවා වැනි රබර වගාවේ සංවර්ධනය සඳහා ඉටු කරන සේවාවන් ජනතාව වෙත වචාත් කාර්යක්ෂමව ලබා දීමේ අරමුණීන් දෙපාර්තමේන්තුවේ කටයුතු විමධ්‍යගත කර ඇති අතර ඒ අනුව ප්‍රාදේශීය කාර්යාල 5ක් පිහිටුවා ඇත.

1. කැගල්ල ප්‍රාදේශීය නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය  
(කැගල්ල, කුරුණෑගල, මහනුවර, මාතලේ හා ගම්පහ දිස්ත්‍රික්ක සඳහා)
2. කළුතර ප්‍රාදේශීය නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය  
(කළුතර දිස්ත්‍රික්කය සඳහා)
3. රත්නපුර ප්‍රාදේශීය නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය  
(රත්නපුර හා කොළඹ දිස්ත්‍රික්ක සඳහා)
4. ගාල්ල ප්‍රාදේශීය නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය  
(ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා)
5. මොණරාගල ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂ කාර්යාලය  
(මොණරාගල, බඳුල්ල හා අම්පාර දිස්ත්‍රික්ක සඳහා)

තවද රබර වගාව සඳහා ගුණාත්මක බද්ධ රබර පැළ නිෂ්පාදනය සඳහා රජයේ පැළ තවන් 08 ක් ස්ථාපනය කර ඇත.

1. මේරිගම (ගම්පහ දිස්ත්‍රික්කය)
2. වැලිකඩමුල්ල (ගම්පහ දිස්ත්‍රික්කය)
3. ඇගල් මය (කළුතර දිස්ත්‍රික්කය)
4. ගුරුගොඩ (කළුතර දිස්ත්‍රික්කය)

5. කරපිංච (රත්නපුර දිස්ත්‍රික්කය)
6. කුණුක්කන (මොණරාගල දිස්ත්‍රික්කය)
7. මද්දෙනීය (හමබන්තොට දිස්ත්‍රික්කය)
8. පදියතලා (අම්පාර දිස්ත්‍රික්කය)



ගුරුගොඩ රඟර පැල තවාන




මද්දෙනීය රඟර පැල තවාන




ගුරුගොඩ රඟර පැල තවාන

#### 1.4. දෙපාර්තමේන්තු ආයතන ව්‍යුහය



## 1.5. සංවිධාන ව්‍යුහය රඛර සංවර්ධන දෙපාර්තමේන්තුව



## 1.6. දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල තොරතුරු

අනු අංකය	තනතුර	අනුමත කාර්යය මණ්ඩලය	දැනට සිටින කාර්යය මණ්ඩලය	පුරුෂපාඩු
01	අධ්‍යක්ෂ ජනරාල් - ශ්‍රී ලං.ප.සේ	1	1	-
02	අධ්‍යක්ෂ - ශ්‍රී ලං.ප.සේ	2	1	1
03	ප්‍රධාන ගණකාධිකාරී ශ්‍රී ලං.ග.සේ	1	1	-
04	නියෝජ්‍ය අධ්‍යක්ෂ ශ්‍රී ලං.ප.සේ , සහකාර අධ්‍යක්ෂ - ශ්‍රී ලං.ප.සේ	16	16	-
05	සහකාර අධ්‍යක්ෂ - ශ්‍රී ලං.තා.සේ	1	1	-
06	ගණකාධිකාරී - ශ්‍රී ලං.ග.සේ	6	4	2
07	නියෝජ්‍ය අධ්‍යක්ෂ ශ්‍රී ලං.තා.තා.සේ	1	-	1
08	සහකාර අධ්‍යක්ෂ - තොරතුරු තාක්ෂණ	2	1	1
09	අභ්‍යන්තර විගණක	1	1	-
10	තොරතුරු භා සන්නිවේදන තාක්ෂණ නිලධාරී - ශ්‍රී.ලං.තො භා සන්.තා.සේ	2	-	2
11	විගණක සභායක	1	1	-
12	පරිපාලන නිලධාරී	4	3	1
13	ප්‍රවාරක නිලධාරී	1	1	-
14	අයවැය සහකාර	1	1	-
15	සංවර්ධන නිලධාරී	22	} 23	} 4
16	සංවර්ධන සහකාර	5		
17	තවාන් කළමණකරු	7	6	1
18	රබර සංවර්ධන නිලධාරී : විශේෂ (අධිශ්‍රේණී)	12	-	12
19	ගොඩනැගිලි නඩත්තු නිලධාරී	1	1	-
20	රාජ්‍ය කළමණකරණ සහකාර	139	114	25
21	තොරතුරු සන්නිවේදන තාක්ෂණ සහකාර	5	2	3
22	ලිපිකරු	12	12	-
23	රබර සංවර්ධන නිලධාරී	182	163	19
24	කාර්යාල සේවක සේවය	28	26	2
25	රියදුරු	36	36	-
26	ලොරි සභායක	8	7	1
		497	422	75

කාර්ය මණ්ඩලය සංඛ්‍යා සටහන i

## 2. කාර්ය සාධන ප්‍රගතිය - 2015 වසර

රබර කරමාන්තයේ උන්නතිය උදෙසා මෙම දෙපාර්තමේන්තුව විසින් පහත සඳහන් කාර්යන් ප්‍රධාන වශයෙන් ඉටු කරන ලදී.

- රබර වගා සහනාධාර වැඩසටහන
- පැල නිෂ්පාදනය.
- වැහි ආවරණ යෙදීමේ වැඩසටහන
- අතුරු බේග වැඩසටහන
- පූජුණු වැඩසටහන්

### 2.1. රබර වගා සහනාධාර වැඩසටහන

රබර නව වගා වැඩසටහන යටතේ සම්පූද්‍යාධික හා සම්පූද්‍යාධික නොවන පුද්ග වල කුඩාවතු සඳහා 2015 වර්ෂයේදී හෙක් 7170 ක ඉලක්කයක් පැවති අතර ඉන් හෙක් 769 ක් වගා කරන ලදී. මෙම හෙක් 769 වගා කිරීම සඳහා සම්පූද්‍යාධික හා සම්පූද්‍යාධික නොවන පුද්ග වල කුඩාවතු හිමියන් වෙනුවෙන් රබර නව වගාව සඳහා සහනාධාර වශයෙන් රු. මි. 189.83 ක් ගෙවා ඇත.

රබර නැවත වගා වැඩසටහන යටතේ කුඩා වතු සඳහා හෙක් 2145 ඉලක්කයක් පැවති අතර හෙක්ටයාර 614 ක් වගා කරන ලදී. වැවිලි සමාගම් යටතේ හෙක් 1700 ඉලක්කයක් පැවති අතර හෙක් 417 ක්ද වගා කරන ලදී. ඒ අනුව රබර නැවත වගාව යටතේ වගා කරන ලද මුළු බීම් ප්‍රමාණය හෙක් 1031 වන අතර ඒ සඳහා සහනාධාර වශයෙන් රු. මි. 404.67 ක් ගෙවා ඇත.



කිරී කපන රබර වගාවක් - ගාල්ල

## 2.2. පැල නිෂ්පාදනය

දෙපාර්තමේන්තුව මගින් තවාන් 08 ක් ස්ථාපනය කර ඇති අතර ඉන් තවාන් 07 ක් මගින් පැල නිෂ්පාදනය කර බෙදා හැරීම සිදු කරනු ලබයි. අම්පාර දිස්ත්‍රික්කයේ අභිතින් ස්ථාපනය කර ඇති පදියතලාව පැල තවානේ පැල නිෂ්පාදන කටයුතු 2017 වර්ෂයේදී සිදු කිරීමට නියමිතව ඇත.

## 2.3. වැහි ආවරණ යෙදීමේ වැඩසටහන

වැහි ආවරණ යෙදීමේ වැඩසටහන යටතේ කුඩා වතු සඳහා හෙක් 1115 ක ඉලක්කයක් පැවති අතර එයින් හෙක් 478.58 ක් සඳහා වැහි ආවරණ යොදන ලදී. කුඩා වතු සඳහා සහනාධාර වශයෙන් රු. මි. 3.47 ද වැට්ලි සමාගම සඳහා හෙක් 3570 ක ඉලක්කයක් පැවති අතර හෙක් 3778.29 ක් සඳහා වැහි ආවරණ යොදා ඇත. සහනාධාර වශයෙන් රු. මි. 41.51 ක මුදලක් වැය කරන ලදී.



වැහි ආවරණ යොදන ලද රබර ඉඩමක්

## 2.4. අතුරු බේශ වැඩසටහන

අපරිණත රබර වගාව සමග රබර වගා කරුවන්ට අතිරේක ආදායමක් ලබා ගැනීම සඳහා අතුරු බේශ වගා කිරීමේ වැඩසටහන යටතේ හෙක් 755 ක ඉලක්කයක් පැවති අතර එයින් හෙක් 160.66 ක් වගා කරන ලදී. අතුරු බේශ වැඩ සටහන සඳහා සහනාධාර වශයෙන් රු. මි. 0.98 ක මුදලක් කුඩා රබර ඉඩම හිමියන් වෙත ගෙවා ඇත.



රබර සමග කෙසෙල් වගා කළ ඉඩමක්



රබර සමග අන්නාසි වගා කළ ඉඩමක්

## 2.5. පුහුණු වැඩසටහන්

පුහුණු වැඩසටහන් වගයෙන් කිරී කැපුම් ගිල්පී පුහුණු වැඩසටහන සාමාන්‍ය, වංත්තිය කිරීකැපුම් ගිල්පී පුහුණු වැඩසටහන හා බද්ධ කරුවන් පුහුණු කිරීම පවත්වන ලදී. කිරී කැපුම් ගිල්පීන් පුහුණු වැඩසටහන යටතේ සාමාන්‍ය කිරී කැපුම් ගිල්පීන් සඳහා ඉලක්කගත පුද්ගලයින් සංඛ්‍යාව 3080 ක් වූ අතර එයින් 2660 දෙනෙකු පුහුණු කරන ලදී. කිරීකැපුම් ගිල්පී සාමාන්‍ය පුහුණු වැඩසටහන සඳහා රු.ම්. 1.95 ක් වියදම් කරන ලදී. වංත්තිය කිරී කැපුම් ගිල්පීන් සඳහා ඉලක්කගත පුද්ගලයින් සංඛ්‍යාව 390 වූ අතර මෙම වර්ෂයේදී 343 දෙනෙකු මේ සඳහාද පුහුණු කරවන ලදී. වංත්තිය කිරීකැපුම් ගිල්පී පුහුණු වැඩසටහන සඳහා රු.ම්. 3.60 වියදම් කරන ලදී. බද්ධකරුවන් පුහුණු කිරීම සඳහා ඉලක්ක ගත පුද්ගලයින් සංඛ්‍යාව 270 වූ අතර එයින් 207 දෙනෙකු පුහුණු කරවන ලදී. බද්ධකරුවන් පුහුණු වැඩසටහන සඳහා රු.ම්. 0.16 ක් වියදම් කරන ලදී. රබර සංවර්ධන නිලධාරීන්ගේ ක්ෂේත්‍ර නිලධාරී පුහුණුව සඳහා ඉලක්ක ගත පුද්ගලයින් ප්‍රමාණය 98 ක් වූ අතර ඉන් 66 දෙනෙක් පුහුණුව සඳහා සහභාගි වී ඇත. ඒ සඳහා රු.ම්. 8.33 වැය වී ඇත.



කිරීකැපුම් ගිල්පී පුහුණු වැඩසටහනක්



සම්පූද්‍යායික නොවන පුද්ගලයක

ඇති රබර ඉඩමක්

## 2.6. සාම්පූද්‍යායික නොවන පුද්ගලල රබර වග කිරීම

සම්පූද්‍යායික නොවන පුද්ග වල රබර වගාව ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ 2015 වර්ෂයේදී මොණරාගල හෙක් 95.23 ක්ද අම්පාර හෙක් 400.29 ක්ද, බදුල්ල හෙක් 46.71 ක්ද, හමිබන්තොට හෙක් 7.51 ක්ද වගයෙන් සම්පූද්‍යායික නොවන පුද්ගලල මෙම වසරේදී වග කරන ලද මුළු බිම ප්‍රමාණය හෙක් 549.74 වේ.

### 3. ස්වභාවික රබර කරමාන්තය ආණිත තොරතුරු - 2015 වසර

පසුගිය වසර කිහිපයේ රබර වගා බිම් ප්‍රමාණයේ කුමික වර්ධනයක් පෙන්වුම කෙරේ. 2015 වර්ෂයේ දිවයිනෙහි ඇස්තමේන්තු ගත මූල්‍ය රබර බිම් ප්‍රමාණය 2010 වර්ෂයේ පවත්වන ලද රබර ඉඩම් සංගණනයේ ප්‍රතිඵල පදනම් කොට ගණනය කර ඇත.

#### 3.1. රබර වගා බිම් ප්‍රමාණය

රබර වගා බිම් ප්‍රමාණය- 2015 වර්ෂය

	පෙශදැඟීක අංශය (හෙක්ටයාර 20 ව අඩු ඉඩම්) හෙක්.	ප්‍රාදේශීලි සමාගම (හෙක්ටයාර 20 ව වැඩි ඉඩම්) හෙක්.	එකතුව හෙක්.
2010 වර්ෂයේ රබර ඉඩම් සංගණනයෙන් වාර්තා වූ බිම් ප්‍රමාණය	79,395	46,250	125,645
2011 වර්ෂයේ රබර ඉඩම් සංගණනයෙන් වාර්තා වූ බිම් ප්‍රමාණය	80,018	48,516	128,534
2012 වර්ෂයේ ඇස්තමේන්තු ගත බිම් ප්‍රමාණය	82,170	48,610	130,780
2013 වර්ෂයේ ඇස්තමේන්තු ගත බිම් ප්‍රමාණය	85,083	48,585	133,668
2014 වර්ෂයේ ඇස්තමේන්තු ගත බිම් ප්‍රමාණය	85,100	49,037	134,137
2015 වර්ෂයේ ඇස්තමේන්තු ගත බිම් ප්‍රමාණය	87,604	48,978	136,582

#### සංඛ්‍යා සටහන ii

රබර වගාව පවතින බිම් ප්‍රමාණයෙන් 64% ක් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ඉඩම් කට්ටි වගයෙන්ද, ඉතිරි 36% ප්‍රමාණය වැවිලි සමාගම වතු වගයෙන්ද පවතී. මෙම මූල බිම් ප්‍රමාණයෙන් අපරිණත බිම් ප්‍රමාණය හෙක්ටයාර 47,290 ක්ද, කිරී කපන පරිණත බිම් ප්‍රමාණය හෙක්ටයාර 89,292 ක්ද ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එම වගාවෙන් ලත් මූල නිෂ්පාදන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 88,567 ක් වේ. 2015 වර්ෂයේ රබර හෙක්ටයාරයක සාමාන්‍ය වාර්ෂික අස්වැන්න වියලි රබර කිලෝ ගැම 992 ක් ලෙසද ඇස්තමේන්තු කර ඇත.

### 3.2. නිෂ්පාදනය හා නිෂ්පාදන වියදම

#### 3.2.1. රබර නිෂ්පාදනය

2015 වර්ෂයේ මුළු රබර නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 88,567 කි. පෙර වර්ෂයේ මුළු නිෂ්පාදනය වන මෙට්‍රික් ටොන් 98,573 හා සයදන විට කිලෝග්රෑම 10,006 ක අඩවිමක් දක්නට ඇත. එය පෙර වර්ෂය හා සයදන කළ 10% ක අඩවිමක් පෙන්වුම් කරයි. මෙලෙස නිෂ්පාදනය අඩු වීමට බල පැපුදාන හේතුන් වන්නේ 2013, 2014 වර්ෂයන්ට සාපේක්ෂව රබර මිල පහළ යාම හා අධික වර්ෂාව පැවතීමයි.

2014 සහ 2015 වර්ෂයේ මුළු රබර නිෂ්පාදනය (මෙට්‍රික් ටොන්)

වර්ෂය	ශේව රබර	ස්කූල් කේප්	සේල් කේප්	ලේටෙක්ස් කේප්	බිලොක් රබර T.S.R	ලේටෙක්ස් සහ වෙනත්	එකතුව
2014	48,539	1,022	2,410	11,832	7,615	27,155	98,573
2015	44,392	886	1,939	8,266	7,606	25,478	88,567

සංඛ්‍යා සටහන iii



ශේව රබර නිෂ්පාදනය



කේප් රබර නිෂ්පාදනය

## 2015 වර්ෂයේ දිස්ත්‍රික්ක වගයෙන් රබර නිෂ්පාදනය

දිස්ත්‍රික්කය	දිස්ත්‍රික් නිෂ්පාදනය මො. ටො.	ජාතික නිෂ්පාදනයට දිස්ත්‍රික් දායකත්වය %
කළුතර	21,435.07	24.20
කැගල්ල	26,988.95	30.47
ගම්පහ	2,841.70	3.21
කුරුණෑගල	2,029.80	2.29
මහනුවර	1,382.60	1.56
මාතලේ	944.71	1.07
රත්නපුර	18,522.42	20.91
ගාල්ල	4,611.04	5.21
මාතර	3,156.23	3.56
හම්බන්තොට	60.58	0.07
කොළඹ	4,761.78	5.38
මොණරාගල	949.92	1.07
බදුල්ල	769.82	0.87
පුත්තලම	9.04	0.01
අම්පාර	103.34	0.12
එකතුව	83,805.22	100.00

සංඛ්‍යා සටහන iv

### 3.2.2. නිෂ්පාදන වියදම

වියලි රබර කිලෝ ගුෂෝයක් නිෂ්පාදනය සඳහා 2015 වර්ෂයේ කුඩා වතු අංශයේ සාමාන්‍ය නිෂ්පාදන වියදම රු. 170.00 කි. පෙර වර්ෂයේ නිෂ්පාදන වියදම රු. 160.00 කි. වතු සමාගම සඳහා 2015 වර්ෂයේ නිෂ්පාදන වියදම රු. 285.00 ක් වන අතර, පෙර වර්ෂයේද එම අගය රු.280.00 ක් විය. අස්වැන්න අඩු විම නිසා නිෂ්පාදන වියදම වැඩි විය යුතුය. එසේ නිෂ්පාදන වියදම 2002 වසරේ සිට වර්ධනය වී ඇති ආකාරය සංඛ්‍යා සටහන් අංක v හි දක්වා ඇත.


### රබර නිෂ්පාදන වියදම 2002 - 2015

(කු.ලැම්1 ක්/රුපියල්)

වර්ෂය	වැවිලි සමාගම	කුඩා වතු අංශය
2002	55.74	54.00
2003	59.76	63.30
2004	65.98	73.37
2005	72.56	77.37
2006	87.65	97.20
2007	102.31	112.69
2008	119.89	114.00
2009	135.83	118.56
2010	158.94	119.83
2011	188.23	129.56
2012	207.00	136.00
2013	245.00	150.00
2014	280.00	160.00
2015	285.00	170.00

සංඛ්‍යා සටහන V

### රබර නිෂ්පාදන වියදම 2002 - 2015



### 3.3. දේශීය රඛර පරිභෝෂනය


මෙරට නිෂ්පාදිත ස්වභාවික රබර අතිනයේ දී ප්‍රධාන වශයෙන් අපනයනය මත පදනම් වූ වැදගත් කාර්මික අමු ද්‍රව්‍යක් ලෙස පැවති අතර, වර්තමානය වන විට එම තත්ත්වය ක්‍රමිකව වෙනස් වී දේශීය නිම් භාණ්ඩ නිෂ්පාදනය සඳහා වැඩි වශයෙන් රබර භාවිත කිරීමේ නැඹුරුකාවයක් දැක ගත හැකිය. ඒ අනුව 2015 වර්ෂයේදී දේශීය පරිභෝෂනය ස්වභාවික රබර මෙට්‍රික් වොන් 127300 ක් විය. මෙම වර්ෂයේ රබර නිෂ්පාදනය ගිය වසරට වඩා අඩු වී ඇති බැවින් පසුගිය වසරේ රබර තොග වලින්ද දේශීය පරිභෝෂනය හා අපනයනය සඳහා මේ වසරේදී යොදාගෙන ඇත. මෙම වර්ෂයේ ආනයනය කරන ලද රබර ප්‍රමාණය මෙට්‍රික් වොන් 54376 කි. මෙම ප්‍රමාණයද දේශීය රබර පරිභෝෂනය සඳහා යොදාගෙන ඇත.

### 3.4. අමු ද්‍රව්‍යක් ලෙස ස්වභාවික රබර අපනයනය

පසුගිය 2014 වසර සමග සන්සන්දනය කිරීමේදී 2015 වර්ෂයේ ලංකාවේ රබර අපනයනයේ කැපී පෙනෙන අඩු වීමක් සිදු වී ඇත.

2014 සහ 2015 වර්ෂයන්හි ශ්‍රී ලංකාවේ අපනයනය කළ රබර ප්‍රමාණයන්

මාසය	නැවිගත කළ ප්‍රමාණයන් (මෙට්‍රික් වොන්)	
	2014 වර්ෂය	2015 වර්ෂය
ජනවාරි	3,023	875
පෙබරවාරි	2,141	961
මාර්තු	1,808	1001
අප්‍රේල්	1,613	1102
මැයි	1,169	1067
ජ්‍යෙනි	1,109	964
ජූලි	915	713
අගෝස්තු	1,071	621
සැප්තැම්බර්	895	803
ඔක්තෝබර්	898	751
නොවැම්බර්	705	665
දෙසැම්බර්	959	850
එකතුව	16,306	10373



රබර අපනයනය 2014 සහ 2015

2014 සහ 2015 වර්ෂයන්හි ශ්‍රී ලංකාවේ අපනයනය කළ රබර ප්‍රමාණයන් වර්ග අනුව පහත සටහනේ දක්වා ඇත.

#### 2014 සහ 2015 වර්ෂයන්හි අපනයනය කළ රබර ප්‍රමාණයන් වර්ග අනුව

(මෙට්‍රික් ටොන්)

වර්ෂය	මිට රබර	සේල් කුළුප්	සේල් කුළුප්	ලේවෙක්ස් කුළුප්	බලොක් රබර (T.S.R)	ලේවෙක්ස් සහ වෙනත්	එකතුව
2014	1967	2296	17	9860	913	1253	16306
2015	903	1847	13	6888	417	305	10373

#### සංඛ්‍යා සටහන vii

අපනයනය කළ රබර වර්ග වල නැ.වි.ස (F.O.B) වටිනාකම පහත සටහනේ දැක්වේ.

#### අපනයන රබර වර්ග වල නැ.වි.ස වටිනාකම

( රු.මිලියන )

වර්ෂය	මිට රබර	සේල් කුළුප්	සේල් කුළුප්	ලේවෙක්ස් කුළුප්	බලොක් රබර (T.S.R)	ලේවෙක්ස් සහ වෙනත්	එකතුව
2014	587.3	1234.0	5.4	3313.0	306.1	469.9	5916.1
2015	216.6	926.4	1.4	2135.8	141.8	125.5	3547.6

#### සංඛ්‍යා සටහන viii

මුළු අපනයන රබර් ප්‍රමාණයන්හි නැ.වී.ස (F.O.B) වටිනාකම සටහන **ix** හි දැක්වේ.

#### මුළු අපනයන රබර් ප්‍රමාණයන්හි නැ.වී.ස වටිනාකම

වර්ෂය	අපනයන ප්‍රමාණය මෙට්‍රික් ටොන්	මුළු වටිනාකම රු.මිලයන	කි.ගුම් 1ක වටිනාකම රු.
2014	16306	5916.12	362.83
2015	10373	3547.90	342.03

#### සංඛ්‍යා සටහන **ix**

රබර් අපනයනය ප්‍රධාන වගයෙන් පොද්ගලික අංශය විසින් කරනු ලබයි. පොද්ගලික අංශයෙහි ලියාපදිංචි අපනයන කරුවන් 119 දෙනෙකු සිටී. එම අපනයනකරුවන් 119 දෙනාම මෙම දෙපාර්තමේන්තුවේ 2015 වර්ෂය සඳහා ද ලියාපදිංචි කර ඇත.

#### රබර් මිලයට ගන්නා ප්‍රධාන රටවල් 2015

(මෙට්‍රික් ටොන්)

රට	මිලයට ගන් ප්‍රමාණය	%
ජපානය	1636	16
පකිස්තානය	1379	13
ජර්මනිය	1127	10
ඉතාලිය	641	6
ඇමරිකාව	478	5
විනය	470	5
ඉන්දියාව	426	4
මැලේසියාව	424	4
දකුණු අප්‍රිකාව	317	3
හොංකොං	312	3
ස්පාංසූය	87	1
එක්සත් රාජධානිය	55	1
වෙනත්	3021	29
එකතුව	10373	100

#### සංඛ්‍යා සටහන **x**

### 3.5. රඛරු ආනයනය කළ ප්‍රමාණයන් - 2015 වර්ෂය

මාසය	ප්‍රමාණය (මෙට්‍රික් ටොන්)
ජනවාරි	4047
පෙබරවාරි	3210
මාර්තු	1563
අප්‍රේල්	1206
මැයි	3716
ජූනි	1470
ජූලි	3846
අගෝස්තු	9865
සැප්තැම්බර්	5700
ඔක්තෝබර්	7337
නොවැම්බර්	5046
දෙසැම්බර්	7370
එකතුව	54,376

සංඛ්‍යා සටහන xi

2014 සහ 2015 වර්ෂයන්හි ආනයනය කළ ස්වභාවික රඛරු ප්‍රමාණයන් වර්ග අනුව

(මෙට්‍රික් ටොන්)

වර්ෂය	මිට රඛරු	සේල් කේප්	ස්තූප කේප්	ලේවෙක්ස් කේප්	බලොක් රඛරු (T.S.R)	ලේවෙක්ස් සහ වෙනත්	එකතුව
2014	21743	0	15	0	208	7259.06	29,225.06
2015	38182	0	0	0	892	15302	54,376

සංඛ්‍යා සටහන xii

මුළු රඛරු ආනයනය - 2015

(මෙට්‍රික් ටොන්)

වරශය	ආනයනය කළ ප්‍රමාණය මේ. ටො.	ආනයන වටිනාකම රු. මි.
ස්වභාවික රඛරු	54376.6	11691.4
කෘතිම රඛරු	71698.6	15643.8
ප්‍රතිසැකසුම කරන ලද රඛරු	25633.3	2307.0
ස්කේප් රඛරු	12470.0	749.9
සංයුක්ත රඛරු	8297.0	3239.6
අරධ නිම රඛරු	7908.0	995.8
නිම භාණ්ඩ නිෂ්පාදනය	10227.4	6790.5
නිම භාණ්ඩ නිෂ්පාදනය (ගණන)	8362887	12822.0

සංඛ්‍යා සටහන xiii

### 3.6. රබර මිල

ගෝලීය දළ ජාතික නිෂ්පාදනයේ මත්දාමී වර්ධනය හේතුවෙන් ස්වාභාවික රබර සඳහා වන ඉල්ලුම අඩු වීම නිසා 2011 වසරේ සිට රබර මිල අඩු වෙමින් පවතින අතර 2014 හා 2015 වර්ෂ වල රබර මිල පහත පරිදි වේ.

#### රබර වර්ග අනුව සාමාන්‍ය මිල

(කිලෝ 1ක් රුපියල්)

වර්ෂය	වාර්ෂික සාමාන්‍ය මිල		
	මිටි රබර නො. 1	ස්කූල්ස් කේප් නො.1.XBR	ලේටෙක්ස් කේප් නො.1X
2014	285.76	212.75	309.90
2015	245.93	187.74	299.17

සංඛ්‍යා සටහන xiv

## 2015 වර්ෂයේ මාසික රඛර් මිල

රුපියල්

වාර්ෂික සාමාන්‍ය මිල

මාසය	මුළු රඛර් (අංක එස් එස්)					ලේලෙක්ස් තේත්ප්				ස්කීම් ලේත්ප්							
	1	2	3	4	5	IX	1	2	3	4	1XBR	2XBR	3XBR	4	FB	SKIM	
ජනවාරි	304.83	297.25	302.50	259.00	282.00	289.94	283.83	263.71	231.00	205.21	195.83	186.67	180.50	171.64	160.00	154.29	
ඡනවරායි	275.75	277.17	266.00	246.25	243.00	262.50	258.60	228.43	211.86	199.79	190.25	175.00	156.40	151.93	135.00	122.67	
මාර්තු	244.30	239.00	234.00	232.75	217.75	249.00	240.88	224.50	211.28	186.21	175.83	162.50	151.08	145.67	132.00	109.58	
අප්‍රේල්	219.30	217.20	211.50	208.00	203.33	256.36	250.86	227.94	217.00	177.75	166.00	158.50	154.93	147.29	137.50	89.82	
මැයි	233.75	227.00	223.67	223.67	223.67	289.43	280.75	268.38	245.88	188.56	170.43	162.88	167.50	155.75	137.33	94.25	
ජූනි	235.00	230.50	224.00	224.00	224.00	312.67	305.13	285.89	269.00	218.11	191.44	178.39	179.44	171.56	156.67	117.19	
ජූලි	243.00	235.77	235.00	221.75	221.75	320.00	313.21	295.78	276.22	226.44	207.00	196.50	190.04	179.53	160.75	147.43	
අගෝස්තු	243.33	231.33	228.00	221.70	221.70	307.60	305.40	291.14	270.14	214.00	205.00	194.60	186.15	178.57	162.00	150.04	
සැප්තෙම්බර්	238.83	229.50	223.00	223.00	223.00	316.01	311.00	301.11	291.33	196.39	189.78	185.93	186.00	179.06	164.13	160.41	
ඔක්තෝබර්	241.00	237.50	231.50	220.00	220.00	341.61	338.00	326.06	313.50	196.81	191.00	188.20	185.64	179.86	169.00	168.17	
නොවැම්බර්	245.67	220.00	220.00	220.00	220.00	336.30	332.14	317.79	304.57	195.14	188.90	188.00	185.00	179.83	174.00	169.98	
දෙසැම්බර්	226.17	224.33	196.33	188.50	188.50	308.58	336.00	317.50	290.08	185.43	181.40	178.67	179.50	206.64	257.50	176.80	
සාමාන්‍ය	245.93	241.02	235.18	224.16	236.52	299.17	296.32	279.02	260.99	199.16	187.74	179.65	175.18	170.61	162.16	138.38	

සංඛ්‍යා සටහන XV

### 3.7. රඛර වෙළඳුන්

රඛර වෙළඳුම සඳහා බලපත්‍රයක් ලබා ගැනීම නෙතික අවශ්‍යතාවයක් වන අතර 2015 වර්ෂයේ රඛර වෙළඳුන් 1166 ක් බලපත්‍ර අලුත් කර ඇති අතර, නව බලපත්‍ර 184 ක් අලුතින් නිකුත් කර ඇත. ඒ අනුව 2015 වර්ෂයේදී රඛර වෙළඳුන් 1350 ක් මෙම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇත. දිස්ත්‍රික්ක වශයෙන් එම වෙළඳ බලපත්‍ර නිකුත් කිරීම මෙසේය.

දිස්ත්‍රික්කය	අලුත් කළ බලපත්‍ර සංඛ්‍යාව	අලුතින් නිකුත් කළ බලපත්‍ර සංඛ්‍යාව
කොළඹ	50	19
ගම්පහ	72	08
කළුතර	312	53
රත්නපුර	203	23
කැගල්ල	380	61
කුරුණෑගල	16	01
මහනුවර	17	-
මාතලේ	05	-
ගාල්ල	60	09
මාතර	36	10
හමබන්තොට	01	-
මොශරාගල	13	-
බදුල්ල	01	-
එකතුව	1166	184

සංඛ්‍යා සටහන **xvi**

### 3.8. රඛර නැවත වගා / අංශ්‍ය වගා සහනාධාර ක්‍රමය

සහනාධාර ක්‍රමය යටතේ රඛර නැවත හෝ අංශ්‍යතෙන් වගා කිරීම සඳහා 1953 අංක 36 දරණ රඛර නැවත වගා කිරීමේ පනතේ 07 වගන්තිය අනුව අවසර පත්‍රයක් ලබාගත යුතුය. මෙම පනත අනුව සියලුම රඛර ඉඩම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය. ලියාපදිංචි වූ රඛර ඉඩමක පවතින වගාවේ වයස අවු 20 ඉක්ම වූ පසු එම ඉඩම සහනාධාර ක්‍රමය යටතේ නැවත වගා කිරීම සඳහා බලපත්‍රයක් ලැබීමට පූදුපූකම් ලබයි.

රඛර වගාවේ නිරත වන්නන් තව දුරටත් දිරි ගැන්වීම සඳහා හෙක්ටයාරයකට රු. 125,000 ක් වූ නැවත වගා/ අංශ්‍ය වගා සහනාධාර මූදල 2011 වසරේදී පහත පරිදි වැඩි කරන ලදී.

අංශ්‍ය වගාව සඳහා හෙක්ටයාරයකට රු. 150,000

නැවත වගාව සඳහා හෙක්ටයාරයකට රු. 175,000

මෙම ආධාර මුදල වාරික 08 කින් ගෙවනු ලැබේ. වාරික ගෙවන ආකාරය පහත සටහනේ දැක්වේ.

වාරිකය	අලුත් වගාව හෙක්ටයාරයකට (මුදල රුපියල් වලින්)	නැවත වගාව හෙක්ටයාරයකට (මුදල රුපියල් වලින්)
පළමු වාරිකය (1)	6,000.00	8,000.00
දෙවන වාරිකය (2)	36,000.00	43,000.00
තෙවන වාරිකය (3)	12,000.00	15,000.00
සිව්වන වාරිකය (4)	18,000.00	21,000.00
පස්වන වාරිකය (5)	18,000.00	21,000.00
හයවන වාරිකය (6)	18,000.00	21,000.00
හත්වන වාරිකය (7)	19,000.00	22,000.00
අවවන වාරිකය (8)	23,000.00	24,000.00
එකතුව	150,000.00	175,000.00

### සංඛ්‍යා සටහන xvii

### 3.9. නව වගාවද ඇතුළත්ව රබර වගා කිරීමේ ප්‍රගතිය

රබර සංවර්ධනය උදෙසා රබර සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් කරන ලද කාර්යභාරය පහත සඳහන් පරිදි වේ. ඒ අනුව මෙරට රබර කරමාන්තය ගක්තිමත් ආර්ථික ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යාම සඳහා වයස්ගත වූ, කල් ඉක්මවූ හා ආර්ථික වශයෙන් එලදායී නොවන රබර වගාවන් ඉවත්කොට එම ඉඩම් නැවත වගා කළ යුතු වේ. එලදායී වගාවක් පවත්වාගෙන යාම සඳහා මුළු රබර බිම් ප්‍රමාණයෙන් 3% ක් වත් වාර්ෂිකව නැවත වගා කළ යුතු වේ. එම බිම් ප්‍රමාණය දළ වශයෙන් හෙක්ටයාර 4000 වේ. 2015 වර්ෂයේ අස්ථමේන්තු ගත නැවත වගා/ අඟත් වගා රබර බිම් ප්‍රමාණය හෙක්ටයාර 11015 විය. 2015 වර්ෂයට නැවත වගා කිරීම සඳහා ඉලක්ක බිම් ප්‍රමාණය කුඩා වතු යටතේ හෙක්ටයාර 2145 සහ වතු සමාගම් යටතේ හෙක්ටයාර 1700 ක්ද වශයෙන් හෙක්ටයාර 3845 කි. වර්ෂය තුළ අඟත් වගා ඉලක්කය කුඩා වතු යටතේ සම්පූදායික ප්‍රදේශ වල හෙක්ටයාර 1970 සහ සම්පූදායික නොවන ප්‍රදේශ වල හෙක්ටයාර 5200 ක්ද වශයෙන් හෙක්ටයාර 7170 කි.

නැවත වගා හා අඟත් වගා සහනාධාර ක්‍රමයන් යටතේ වගා කිරීම සඳහා ලැබුණු ඉල්ලුම් පත්, තිබුත් කළ බලපත්‍ර හා නියම වශයෙන් වගා කරන ලද බිම් ප්‍රමාණයන් සංඛ්‍යා සටහන් xviii හා xix හි සඳහන් වේ.

රබර් නැවත වගා සහනාධාර ක්‍රමය යටතේ නැවත වගා කළ බිම් ප්‍රමාණය  
(කුඩා වතු හිමියන්) 2015 වර්ෂය

(හෙක්ටයෝර්)

දිස්ත්‍රික්කය	ලද අයදුම් පත්‍ර		නිකුත් කළ බලපත්‍ර		නැවත වගාකළ බිම් ප්‍රමාණය	
	බිම් කට්ටී ගණන	බිම් ප්‍රමාණය (හෙක්ටයෝර්)	බිම් කට්ටී ගණන	බිම් ප්‍රමාණය (හෙක්ටයෝර්)	බිම් කට්ටී ගණන	බිම් ප්‍රමාණය (හෙක්ටයෝර්)
කඹතර	492	328.41	485	323.55	264	151.13
කැගල්ල	620	419.92	482	325.40	277	184.21
ගම්පහ	107	60.66	82	49.98	58	38.31
කුරුණෑගල	27	42.40	21	29.04	06	17.60
මහනුවර	40	30.41	40	30.41	20	12.12
මාතලේ	03	7.49	03	7.49	02	4.85
රත්නපුර	234	213.46	231	225.58	119	110.16
ගාල්ල	34	31.48	27	22.54	09	6.93
මාතර	25	26.85	23	23.42	04	3.67
මොනරාගල	06	9.29	06	9.29	04	6.15
කොළඹ	161	147.10	129	114.72	89	78.65
එකතුව	<b>1749</b>	<b>1317.47</b>	<b>1529</b>	<b>1161.42</b>	<b>852</b>	<b>613.78</b>

සංඛ්‍යා සටහන xviii

**රබර අභින් වගා සහනාධාර ක්‍රමය යටතේ වගා කළ බිම් ප්‍රමාණය  
(කුඩා වතු හිමියන්) 2015**

(හෙක්ටයාර්)


දිස්ත්‍රික්කය	දද අයදුම් පත්‍ර		නිකුත් කළ බලපත්‍ර		අභින් වගා කළ බිම් ප්‍රමාණය	
	බිම් කට්ටී ගණන	බිම් ප්‍රමාණය (හෙක්ටයාර්)	බිම් කට්ටී ගණන	බිම් ප්‍රමාණය (හෙක්ටයාර්)	බිම් කට්ටී ගණන	බිම් ප්‍රමාණය (හෙක්ටයාර්)
කංතර	143	60.23	137	57.51	73	28.67
කැගල්ල	366	189.50	288	119.42	168	72.28
ගම්පහ	52	26.26	34	17.79	31	20.10
කුරුණෑගල	38	19.54	37	18.08	22	12.49
මහනුවර	25	13.23	24	12.60	10	5.37
මාතලේ	09	8.70	08	08.10	-	-
රත්නපුර	107	69.67	130	83.66	77	40.81
ගාල්ල	40	20.81	35	18.41	15	5.47
මාතර	30	28.43	27	25.06	08	16.08
හම්බන්තොට	47	27.59	40	22.64	12	7.51
කොළඹ	65	58.08	56	52.46	40	18.04
මොශරාගල	157	96.05	156	95.23	156	95.23
බදුල්ල	31	53.49	29	46.71	29	46.71
අම්පාර	488	453.29	488	453.29	435	400.29
එකතුව	1598	1124.87	1489	1030.96	1076	769.05

සංඛ්‍යා සටහන xix

**රබර නැවත වගා සහනාධාර ක්‍රමය යටතේ නැවත වගා කළ බිම් ප්‍රමාණය  
(වතු අංශය) 2015**

ප්‍රාදේශීය කාර්යාලය	වගා කළ බිම් ප්‍රමාණය (හෙක්ටයාර්)
කළුතර	53.90
කැගල්ල	346.25
ගාල්ල	9.22
මොණරාගල	8.00
එකතුව	417.37

සංඛ්‍යා සටහන xx



## රඹර නැවත වගා බීම් ප්‍රමාණය 1990-2015

(හෙක්ටයාර්)

වර්ෂය	කුඩා වතු අංශය	වැට්ලි සමාගම	එකතුව
1990	3584	1617	5201
1991	3507	1794	5301
1992	2028	1889	3917
1993	2419	2817	5236
1994	1623	2138	3761
1995	1778	1461	3239
1996	1983	1217	3200
1997	1172	2045	3217
1998	1173	2542	3715
1999	665	3866	4531
2000	770	1853	2623
2001	558	4584	5142
2002	712	2066	2778
2003	565	494	1059
2004	819	1264	2083
2005	1257	2329	3586
2006	1122	2331	3453
2007	993	4199	5192
2008	812	5293	6105
2009	1002	5360	6362
2010	1186	4756	5942
2011	1123	1927	3050
2012	1117	2126	3243
2013	1710	2784	4494
2014	1343	1554	2897
2015	614	2637	3251

සංඛ්‍යා සටහන xxi

## රබර නව වගා බීම් ප්‍රමාණය 1990-2015

(හෙක්ටයෝර්)

වර්ෂය	කුඩා වතු අංශය	වැවිලි සමාගම	එකතුව
1990	1039	258	1297
1991	1602	202	1804
1992	612	302	914
1993	907	135	1042
1994	670	37	707
1995	651	45	696
1996	1208	35	1243
1997	793	21	814
1998	516	17	533
1999	223	48	271
2000	243	34	277
2001	150	14	164
2002	227	7	234
2003	451	7	458
2004	518	5	523
2005	1032	11	1043
2006	1603	297	1900
2007	1701	333	2034
2008	2755	414	3169
2009	1994	275	2269
2010	2857	96	2953
2011	2166	838	3004
2012	2297	1086	3383
2013	2979	912	3891
2014	1428	133	1561
2015	769	221	990

සංඛ්‍යා සටහන xxii

### 3.10. සහනාධාර ගෙවීම්

සමාලෝචනයට භාජනය වන 2015 වසර කුල පහත දැක්වෙන පරිදි ඒ ඒ වගාවන් සඳහා සහනාධාර මුදල් ගෙවීමට දෙපාර්තමේන්තුව සමත් විය.

**රබර වගාව සඳහා සහනාධාර ගෙවීම්**

ව්‍යපෘතිය	ගෙවූ මුදල් එකතුව ( රු.මු. )
2015 නැවත වගා සහනාධාර (පෞද්ගලික අංශය)	173.36
2015 අල්ත් වගා සහනාධාර (පෞද්ගලික අංශය)	189.83
2015 නැවත වගා සහනාධාර (වැවිලි සමාගම)	231.31
<b>එකතුව</b>	<b>594.50</b>

සංඛ්‍යා සටහන xxiii

### 3.11. රබර පැළ තවාන් සහ පැළ සැපයීම්

රබර වගාව ආරම්භ කිරීමත් සමඟ රබර වගාව කෙරේ වැවිලි කරුවන්ගේ උනන්දුව අධික විය. මේ නිසා රබර පැළ ඉල්ලුම නොකළවා ඉහළ ගියේය. මේ සඳහා පැළ නිෂ්පාදනයට විශේෂ අවධානයක් රබර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් යොමු කෙරිණි. ඒ වෙනුවෙන් දෙපාර්තමේන්තුවේ රබර පැළ තවාන් මෙන්ම පුද්ගලික රබර පැළ තවාන් ද ආරම්භ කිරීම සිදු කෙරිණි.


පුද්ගලික රබර පැළ තවාන් හා වාණිජ රබර පැළ තවාන් පිහිටුවීම සඳහා දෙපාර්තමේන්තුවෙන් අවසර පත්‍රයක් ලබා ගත යුතුය. මූලික අවස්ථාවේදී මෙම තවාන් වල උසස් තත්ත්වයේ බද්ධ අතු තවාන් පිහිටුවා ගැනීම සඳහා අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය දෙපාර්තමේන්තුව සතු තවාන් වලින් සපයනු ලබයි.

### 3.11.1. රජයේ පැල තවාන්

රජයේ තවාන් වල පැල නිෂ්පාදනය හා පැල නිකුත් කිරීම-2015

තවානේ නම	තවාන අයන් වන දිස්ත්‍රික්කය	පැල නිෂ්පාදනය	පැල බෙදාහැරීම
කරපිංච	රත්නපුර	88113	77419
මේරගම	ගම්පහ	128809	128244
වැලිකඩමුල්ල	ගම්පහ	251296	166676
ඇගල්මිය	කළුතර	250157	175503
කුමුක්කන	මොණරාගල	477765	375597
ගුරුගොඩ	කළුතර	97465	102715
මිද්දෙණිය	හම්බන්තොට	92988	85901
එකතුව		1386593	1112055

සංඛ්‍යා සටහන xxiv



දෙපාර්තමේන්තු පැල තවාන් වලින් 2015 වසරේදී අපේක්ෂිත පැල නිෂ්පාදනය පැල මිලියන 1.85 කි. එයින් වසරේ මුළු පැල නිෂ්පාදනය පැල මිලියන 1.39 වූ අතර වසර තුළ බෙදා හැරීමට හැකි වූයේ පැල මිලියන 1.11 ක් පමණි. මෙම දෙපාර්තමේන්තුව විසින් නව රුපරේ පැල තවානක් අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාවේ ස්ථාපනය කර ඇති. මේ වන විට එම තවාන් වල යටිතල පහසුකම් සංවර්ධනය කරමින් පවතී. එමගෙන 2016 වසරේ සිට මෙම පැල තවානෙහි බද්ධ රුපරේ පැල නිෂ්පාදනය ආරම්භ කිරීමට අපේක්ෂිතය.

### 3.11.2. පුද්ගලික සහ වාණිජ තවාන් බලපත්‍ර 2015

උසස් තත්ත්වයේ බද්ධ රබර පැළ වැවිලිකරුවන්ට ලබාදීම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණ වේ. දෙපාර්තමේන්තු තවාන්වල පැළ නිෂ්පාදන බාරිතාවය වැඩිකිරීම පැළ වල ගුණාත්මක බව වැඩි දියුණු කිරීම හා තවාන් යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ අරමුණීන් තවාන් සංවර්ධන කටයුතු රාඛියක් දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලදී. පුද්ගලික අංශයේ තවාන් ද උසස් පැළ නිෂ්පාදනය සඳහා යොමු කිරීම දෙපාර්තමේන්තුවේ කාර්ය භාරයකි. නිරදේශීත ආකාරයට පිහිටුවා ඇති පැළ තවාන් සඳහා අවසර පත්‍ර නිකුත් කිරීම දෙපාර්තමේන්තුව විසින් සිදු කරයි. බලපත්‍ර නිකුත් කළ පුද්ගලික පැළ තවාන් රබර පර්යේෂණායතනයේ නිරන්තර අධීක්ෂණයට ලක් වන අතර පැළ තවාන් නිරදේශීත ආකාරයට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය උපදෙස් ද ලබාදේ. මෙම පැළ තවාන් නිරදේශීත ආකාරයට පවත්වාගෙන යන්නේ දැයි පසු විපරම් කිරීම රබර සංවර්ධන නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

පැළ නිෂ්පාදනය ( පුද්ගලික පැළ තවාන්) 2015

ප්‍රාදේශීය කාර්යාල බල පුද්ගලය	ලියාපදිංචි තවාන් ගණන	පැළ නිෂ්පාදනය	පැළ බෙදාහැරීම
කැගල්ල	106	1295238	609843
ගම්පහ	11	57000	14465
මාතලේ	01	10000	10000
මහනුවර	01	15000	15000
කළුතර	08	185313	36917
මෝණරාගල	01	8000	6000
ගාල්ල	10	17561	2650
මාතර	03	3750	3500
රත්නපුර	17	328020	123720
කොළඹ	10	112100	13550
<b>එකතුව</b>	<b>168</b>	<b>2,031,982</b>	<b>835,645</b>

සංඛ්‍යා සටහන xxv

### 3.12 අතුරු බෝග වගාව


රඛර් සමග අතුරු බෝග වගා කරන කුඩා ඉඩම් හිමියන් සඳහා රඛර් පර්යේෂණ ආයතනයේ නිරද්‍යු මත අක්කරයකට රු 4000.00 බැංගින් සහනාධාර ගෙවීම මෙම දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබයි. මේ අනුව 2015 වර්ෂයේ දී අතුරු බෝග සහනාධාර වගයෙන් රු.මි. 0.98 ක මුදලක් ගෙවන ලදී.



රඛර් සමඟ කෙසේල් වගා කළ ඉඩමක්

2015 වර්ෂයේ අතුරු බෝග වගාකල බිම් ප්‍රමාණය

දිස්ත්‍රික්කය	වගාකල බිම් ප්‍රමාණය (හෙක්ටෝර්)
කැගල්ල	46.90
ගම්පහ	20.21
කුරුණෑගල	16.55
මහනුවර	6.78
කළුතර	34.30
රත්නපුර	2.17
කොළඹ	18.58
ගාල්ල	4.60
මාතර	1.52
හම්බන්තොට	6.95
මොනරාගල	2.10
එකතුව	160.66



### 3.13. වැඩි ආවරණ හාවිතය ප්‍රවලිත කිරීම

පරිනත රබර වගා ඉඩම් වල එළදායීකාවය ඉහළ නැංවීම සඳහා රබර වගාකරුවන් වැඩි ආවරණ හාවිතයට උනන්දු කිරීම උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. සාර්ථක වැඩි ආවරණ යොදා ඇති ගසකට ඒ සඳහා වැයවන මුදලින් 50% එනම් රු. 30 ක මුදලක් සහනාධාර වශයෙන් ගෙවනු ලබයි.

කුඩා වතු හා වැවිලි සමාගම් සඳහා මේ යටතේ සහනාධාර ගෙවීම කරන ලදී. මෙම වැඩසටහනේ ප්‍රගතිය පහත සංඛ්‍යා සටහනෙහි දක්වා ඇත.

### වැඩි ආවරණ යෙදීම

අංශය	වැඩි ආවරණ යෙදු එම් ප්‍රමාණය (හෙක්.)	සහනාධාර වශයෙන් ගෙවූ මුදල රු. මි.
කුඩා වතු	478.58	3.47
වැවිලි සමාගම්	3778.29	41.51
එකතුව	<b>4256.87</b>	<b>44.98</b>

සංඛ්‍යා සටහන xxvii

### 3.13.1. වැඩිහි ආවරණ යොදීම දිස්ත්‍රික්ක වගයෙන්

දිස්ත්‍රික්කය	වැවිලි සමාගම (හෙක්.)	කුඩා වතු (හෙක්.)
රත්නපුර	-	111.16
කොළඹ	-	54.92
කැගල්ල	3085.93	190.91
ගම්පහ	-	17.50
කුරුණෑගල	529.29	30.10
මහනුවර	-	4.96
මාතලේ	-	0.30
ගාල්ල	44.84	4.60
මාතර	-	23.07
හම්බන්තොට	-	4.95
කළුතර	118.23	36.11
එකතුව	3778.29	478.58

සංඛ්‍යා සටහන xxviii

### 3.14. තේ, රබර් සහ පොල් ඉඩම් කැබලි කිරීම පාලනය කිරීමේ මණ්ඩලයේ කටයුතු

1958 අංක 02 දරණ තේ හා රබර් වතු (කැබලි කිරීම පාලනය කිරීමේ) පණත යටතේ ඉඩම් කැබලි කිරීම පාලනය කිරීමේ මණ්ඩලයක් පිහිටුවනු ලැබ ඇත. හෙක්වයාර 20 ට වැඩි රබර් වත්තක් හෝ ඉන් කොටසක් කැබලි කැඩීමට හෝ විකිණීමට අවශ්‍ය වූ විට එම මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතු වේ. මෙහිදී එම ආයතනයෙන් ලැබුණු අයදුම්පත්‍ර සඳහා මැනවින් සුපරික්ෂණය කර ඉහත කි මණ්ඩලය වෙත නිරද්‍යා සඳහා යවතු ලබයි. වර්ෂය තුළ යවත ලද නිරද්‍යා ගණන පහති.

මෙම මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ගරු අමාත්‍යවරයා විසින් කරන ලද පත්වීම ප්‍රකාර රාජකාරී ඉටු කරන ලදී.

### 3.15. අන්තර් ජාතික කටයුතු

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර රබර අධ්‍යයන කණ්ඩායමේ (IRSG) හා ස්වභාවික රබර නිපදවන රටවල සංගමයේ (ANRPC) සාමාජිකත්වය දරයි. ඒ සඳහා 2015 වර්ෂයේ සාමාජික මූදල වශයෙන් ස්වභාවික රබර නිපදවන රටවල සංගමයට රු. 1,079,194.43 ක් ද ජාත්‍යන්තර රබර අධ්‍යයන කණ්ඩායමට රු. 5,872,869.39 ක් ද ගෙවා ඇත.

මෙම ආයතනවල සාමාජිකත්වය දැරීමෙන් එකී ආයතනවල ක්‍රියාකාරකම් වලට සාපුරුව හා ක්‍රියාකාරකම් දායක වීම කුලින් අනෙකානු වශයෙන් රබර කරමාන්තයේ උන්තතියට වාසි සහගතතාවයක් උදා කෙරිණි. තවද එකී ආයතනවලට දේශීය රබර මිල, නිෂ්පාදන හා අලෙවි තොරතුරු, වගා බීම් ප්‍රමාණ, ක්ෂේත්‍රයේ නියැලි සංඛ්‍යාවන් ඇතුළු අවශ්‍ය සියලු තොරතුරු කළට වේලාවට වර්ෂය පුරාම වාර්තා කරන ලදී. එසේම එම ආයතන මගින් සෙසු රටවල තොරතුරුදී ලබා ගෙන අදාළ පාර්ශවයන් අතර බෙදාහරින ලදී.

පසුගිය වසරේ ස්වභාවික රබර නිපදවන රටවල සංගමයේ (ANRPC) වාර්ෂික සමුළුව කාමිහෝරයේදී පැවැත්විණි. ඒ සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, කාමිබෝර්ය, තායිලන්තය, වියට්නාමය, ඉන්දුනීසියාව, මලයාසියාව, වීනය යන සාමාජික රටවල් සහභාගි විය.

මෙම සමුළුවේදී ඉදිරි වසර සඳහා සහාපතිත්වය කාමිහෝරයට හිමි විය.

### 3.16. තෙතික කටයුතු

රබර නැවත වගා කිරීම පිණිස සහනාධාර පනත යටතේ රබර වගා අවසර පත්‍රයක් මත ආධාර ලබාගත් සැම ඉල්ලුම්කරුවෙක්ම සියලුම ආධාර මූදල් ලබාගෙන නිම කරන තුරු වගාව හොඳින් පවත්වා ගෙන යැමුම සහ අවශ්‍ය වැඩි කටයුතු කිරීමට සහනාධාර නියෝග අනුව බැඳී සිටී. අවසර පත්‍ර දරන්නන් ඔවුන්ගේ වගාව නොසලකා හරින්නේ නම් සහ අවසන් ආධාර වාරිතය ලබාගන්නා තෙක් වගාව හොඳින් පවත්වාගන නොයන්නේ නම් ලබාගෙන ඇති ආධාර මූදල් දෙපාර්තමේන්තුවට ආපසු ගෙවීමට නියෝග කරනු ලැබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතනත්ත්වික සමාජවාදී ජනරජයේ අදාළ පනත අනුව ගැසට් පත්‍රයේ පල කරන ලද නියෝගවල විධි විධාන පරිදි ආධාර ලබන ඉඩමක් රබර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ අවසර රහිතව අන්සතු කළ තොගැක.

මෙම අනුව අවසර පත්‍රයේ වලංගු කාල සීමාව දිර්ස කර අවසර පත්‍ර දරන්නන්ට වගාව සම්පූර්ණ කිරීමට තරම් අවශ්‍ය කළේ ලබාදී රබර නැවත වගා සහනාධාර පනතේ පරමාර්ථ ඉවු තොවන අයුරින්, සාර්ථකව රබර වගාවක් පවත්වාගන යාමට අපොහොසත් වන (සහනාධාර ලබාගත්) ඉඩම් හිමියන්ට, ලබාගත් ආධාර ආපසු ගෙවීමට දන්වනු ලැබේ. එසේ තොගෙවන ඉඩම් හිමියන්ට අවසන් පියවරක් වශයෙන් නඩු පවරනු ලැබේ.

අසාර්ථක වගා අය කිරීම - 2015 වර්ෂය

දිස්ත්‍රික්කය	අයකරගත් වගාකරුවන් සංඛ්‍යාව	අවසන් නිවේදන යටා අය කර ගත් මුදල (රු.)	නඩු පවරා අය කර ගත් මුදල (රු.)
ගාල්ල	05	63538.00	
මාතර	03	4335.00	
හම්බන්තොට	03	61330.02	
කැගල්ල	21	176212.39	90284.50
කොළඹ	02	28250.00	
රත්නපුර	06	12544.93	
කළුතර	50	203855.73	
<b>එකතුව</b>	<b>90</b>	<b>550066.07</b>	<b>90284.50</b>

සංඛ්‍යා සටහන xxix

තවද දේශගුණික හා වෙනත් සාධාරණ හේතු මත වගාවන් අසාර්ථක වූ ගොවීන් සම්බන්ධයෙන් පනතේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කරමින් නැවත වගා උපදේශක මණ්ඩලයේ අනුමැතිය ලබා සහනාධාර මුදල් කපා හැරීමට කටයුතු කරනු ලැබේ.

### 3.17. විශේෂ සංචර්ධන වැඩසටහන්

#### 3.17.1. අම්පාර දිස්ත්‍රික්කයේ රඛර වගාව ව්‍යාප්ත කිරීම

2012 අයවැය යෝජනා අනුව අම්පාර දිස්ත්‍රික්කයේ රඛර වගාව ව්‍යාප්ත කිරීමට ගත් තීරණය අනුව හෙක්වයාර 10,000 ප්‍රමාණයක රඛර වගා කිරීමට ලෙක්ක කොට ඇත. මෙහි මුළුක පියවර වශයෙන් 2012 වසරේදී හෙක් 550 ක රඛර වගා ඉලක්කයක් පැවති අතර වසර අවසාන වන විටදී හෙක් 137.5 ක රඛර වගා කරන ලදී. මහමය, පදියතලාව, උහන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3 මම බෙදී යන ආකාරයට රඛර වගා වැඩසටහන ව්‍යාප්ත වී පවතී.

එහි දෙවන පියවර වශයෙන් 2013 වසරේදී හෙක් 402.93 වගා කරන ලදී. එහි තුන් වන පියවර වශයෙන් 2014 වර්ෂයේදී හෙක් 256.17 ක් වගා කරන ලදී. එසේම 2015 වසරේ පැවති වගා ඉලක්කය හෙක්වයාර 3450 වූ අතර වගා කරන ලද බිම ප්‍රමාණය වූයේ හෙක්වයාර 400.29 ක්. ඒ අනුව මේ දක්වා හෙක්වයාර 1196.89 ක් වගාකර ඇත.

### 3.18. එකාබද්ධ අරමුදල

වියදම් විෂය	මුළු ප්‍රතිපාදන ලැඩීම් රු.	ඉද්ධ වියදම් රු.
<b>පුනරාවර්තන වියදම්</b>		
වැටුප් හා වේතන	211,200,000.00	199,641,924.76
ගමන් වියදම්	10,210,000.00	10,034,374.62
සැපයීම්	4,900,000.00	4,636,461.72
නඩත්තු වියදම්	6,500,000.00	5,582,473.88
ගිවිසුම් ගත සේවා	28,700,000.00	26,636,811.17
ඉන්ධන	4,000,000.00	3,693,420.23
සම්මාදම් දායක මුදල්	4,090,000.00	1,170,648.64
දේපල ශය පොලී	2,000,000.00	1,656,443.78
සහතික මිල සහනාධාර	2,317,750,000.00	2,049,406,988.69
<b>එකතුව</b>	<b>2,589,350,000.00</b>	<b>2,302,459,547.49</b>
<b>පාර්ශ්වන වියදම්</b>		
මූලධන වත්කම් පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම්	28,000,000.00	21,610,925.28
මූලධන වත්කම් අත්පත් කර ගැනීම්	3,000,000.00	1,612,896.01
සංවර්ධන සභායන්	1,000,000,000.00	821,326,579.84
හැකියා වර්ධනය	1,000,000.00	854,490.00
වෙනත් ආයෝජන	70,000,000.00	46,700,052.35
<b>එකතුව</b>	<b>1,102,000,000.00</b>	<b>892,104,943.48</b>
<b>මුළු එකතුව</b>	<b>3,691,350,000.00</b>	<b>3,194,564,490.97</b>

සංඛ්‍යා සටහන XXX

### 3.19. සෙස් ලැබේම් සහ එය අය කරන ආකාරය

රබර ආග්‍රීත නිමි හාන්ඩ් නිෂ්පාදනය කරන කර්මාන්තකරුවන්ගෙන් එම හාන්ඩ් නිෂ්පාදනය කිරීම සඳහා දේශීය වගයෙන් මිලදී ගන්නා අමු රබර සඳහා සෙස් බදු අය කරනු ලැබේ.

2007 අංක 01 දරණ සෙස් බදු නියෝග වලට අනුව එම අමු රබර කි. ගැ 1 ක් සඳහා රු 4/- බැහින් සෙස් බද්දක් අය කරනු ලැබේ. එම බද්ද “අධ්‍යක්ෂ ජනරාල්, රබර සංවර්ධන දෙපාර්තමේන්තුව” නමින් ලියන ලද වෙක්පත් මහින් ගෙවනු ලැබේ. ඒ සමඟ අදාළ මාසයේ මිලදී ගත් අමු රබර ප්‍රමාණය දැක්වෙන මාසික මිලදී ගැනීම වාර්තාවක් (Rcess 4A) අදාළ කර්මාන්තකරුවාගෙන් ලබා ගැනේ.

#### (1) ලියාපදිංචිය

ලියාපදිංචි ආයතන ගණන	156
ගෙවිය යුතු මූල් සමාගම් ගණන	56
සෙස් ගෙවන සමාගම් ගණන	51

#### දේශීය පරිභේදනය අනුව අය කළ සෙස් බද්ද

අදාළ මාසය	ආදායම (දේශීය පරිභේදනය අනුව) රු. මිලි.
ජනවාරි	13.88
පෙබරවාරි	8.92
මාර්තු	12.63
අප්‍රේල්	7.71
මැයි	16.78
ජූනි	8.39
ජූලි	17.92
අගෝස්තු	21.72
සැප්තැම්බර්	9.84
ඔක්තෝම්බර්	15.99
නොවැම්බර්	17.25
දෙසැම්බර්	18.33
එකතුව	169.36

රබර ආනයනය හා අපනයනය මත අය කරන ලද සෙස් බඳු මුදල් පිළිබඳ විස්තර මෙසේය.

ආනයන හා අපනයන මත අය කළ සෙස් බද්ද - 2015

අදාළ මාසය	ආනයනය මත රු.මිලි.	අපනයනය මත රු.මිලි.
ජනවාරි	167.90	17.10
පෙබරවාරි	154.50	17.30
මාර්තු	139.50	19.00
අප්‍රේල්	161.50	18.40
මැයි	151.50	18.10
ජූනි	204.40	16.10
ජූලි	209.20	12.40
අගෝස්තු	217.10	10.10
සැප්තැම්බර්	199.60	12.80
ඔක්තෝම්බර්	203.00	10.80
නොවැම්බර්	214.90	10.90
දෙසැම්බර්	233.10	9.60
එකතුව	2256.20	172.60

සෙස් බඳු සංඛ්‍යා සටහන xxii

### 3.20. නැවත වගා කිරීමේ උපදේශක මණ්ඩලය

1953 අංක 36 දුරණ රබර නැවත වගා සහනාධාර පනතේ 10 වන වගන්තිය සහ 1956 අංක 11 දුරණ රබර පාලන පනතේ 40 හා 41 යන වගන්ති වලට අනුකූලව මෙම මණ්ඩලය ස්ථාපනය කොට ඇත.

මෙම මණ්ඩලය රබර නැවත වගා සහනාධාර පනත සම්බන්ධව පැන නැගෙන කරුණු පිළිබඳ ගරු වැවිලි කරමාන්ත අමාත්‍යතුමන්ට උපදෙස් ලබාදීම සහ රබර නැවත වගා කිරීමේ සහනාධාර ක්මය පරිපාලනය කිරීම සඳහා අධ්‍යක්ෂ ජනරාල් වරයාට උපදෙස් ලබාදීම සිදු කරනු ලබයි.

මෙහි සහාපති නිල බලයෙන් රබර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වේ. ඉතිරි සාමාජිකයින් ගරු වැවිලි කරමාන්ත අමාත්‍යවරයා විසින් පත් කරනු ලබයි.

### 3.21. අභ්‍යන්තර විගණන කටයුතු

- අභ්‍යන්තර විගණන පරික්ෂණය - කැගල්ල ප්‍රාදේශීය කාර්යාලය
- ගබඩා හා සේවා නිකුත් කිරීම හා ලැබීම ලේඛන ගත කිරීම - (2014 වර්ෂය) - කොළඹ ප්‍රධාන කාර්යාලය
- ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රාදේශීය කාර්යාල වල බැංකු සැස්ලුම් පරික්ෂා කිරීම - (2014 අගෝස්තු සිට දෙසැම්බර් දක්වා)
- මිලදී ගැනීම පරික්ෂා කිරීම - කොළඹ ප්‍රධාන කාර්යාලය - (2014 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා)
- ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රාදේශීය කාර්යාල වල වාහන වල දෙනික ධාවන සටහන් පරික්ෂා කිරීම - (2014 නොවැම්බර් සිට 2015 පෙබරවාරි දක්වා )
- “අනුරු අයවැයෙන් යෝජනා කළ රබර සහනාධාර මුදල් ලැබේ” යන්න බිජිලඩව 2015.05.18 දින දිවයින පුවත්පතේ පල වූ වාර්තාව සම්බන්ධයෙන් පරික්ෂා කර බැලීම.
- එච්.බ්ලි.සී.කේ.කරුණාරත්න මහතාට අයත් රු.526,050.00 ක මුදල ගෙවීම ප්‍රමාද කිරීම සම්බන්ධ විගණන පරික්ෂණය
- අභ්‍යන්තර විගණන පරික්ෂණය - රත්නපුර ප්‍රාදේශීය කාර්යාලය
- අභ්‍යන්තර විගණන දෙවන කාර්තු වාර්තාව - 2015 වර්ෂය
- ස්වාධාවික අමු රබර සඳහා සහතික මිල ගෙවීමේ ත්‍රියාවලිය පිළිබඳව විශේෂ පරික්ෂණය - 2015.07.23, 24, 25, 26 දින වලදී සිදුකිරීම
- ගෙවීම වුවචර පරික්ෂා කිරීම - ප්‍රධාන කාර්යාලය (2015 ජනවාරි සිට 2015 ජූනි දක්වා)
- සෙස් බදු එකතු කිරීම පරික්ෂා කිරීම.
- විශේෂ විගණන පරික්ෂණය - ඉසුරු වේචරස් වෙළඳ ආයතනය
- විශේෂ විගණන පරික්ෂණය - බල්ලපාන ස්ටෝරස් වෙළඳ ආයතනය
- විශේෂ විගණන පරික්ෂණය - ජේල්ටන් රබර ස්ටෝරස් වෙළඳ ආයතනය
- විශේෂ විගණන පරික්ෂණය - වී.පී.මනම්පේර මහතාට ගෙවීම කිරීම
- විශේෂ විගණන පරික්ෂණය - කැගල්ල ප්‍රාදේශීය කාර්යාලය
- විශේෂ විගණන පරික්ෂණය - එම්. වේරගල මහතා RPS/01/34/36 හා RPS/01/34/656
- අභ්‍යන්තර විගණන තෙවන කාර්තු වාර්තාව - 2015 වර්ෂය

### 3.22. ප්‍රවාරක අංශය මගින් ඉටු කරන ලද කාර්යන්

#### පූහුණු වැඩසටහන්

- වත්තිය මට්ටමේ අස්වනු සහයක පූහුණු වැඩසටහන් 13 ක් පැවැත්වීම.
- සාමාන්‍ය අස්වනු සහයක පූහුණු වැඩසටහන් 154 ක් පැවැත්වීම සඳහා කටයුතු කිරීම.
- බද්ධ කරුවන් පූහුණු කිරීමේ වැඩසටහන් 09 ක් දෙපාර්තමේන්තුවේ තවන් ආශ්‍රිතව පැවැත්වීම.
- රබර වහා ප්‍රවර්ධන වැඩසටහන් 05 ක් පදායතලාව ප්‍රදේශයේ පැවැත්වීම.
- ජාතික වැවිලි කළමනාකරණ ආයතනය සමඟ ඒකාබද්ධව රබර ගොවීන් දැනුවත් කිරීමේ පූහුණු වැඩසටහන් 64 ක් පවත්වන ලදී. එය පහත සඳහන් ආකාරයට එම වැඩසටහන් වෙන් කර දැක්වීය හැක.
  - දිවියට අරුණු වැඩසටහන් 26
  - රබර ආශ්‍රිත නිමි හාණ්ඩ නිෂ්පාදන පූහුණු වැඩසටහන් 13
  - රබර වගා කරමාන්තය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් 10
  - මත්ද්වා නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් 15
- තුරුසවිය අරමුදල සමඟ ඒකාබද්ධව රබර ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන් 02 ක් පවත්වන ලදී.

#### පුදරණන කටයුතු

පුදරණනය පැවැත්වූ දින සිට දක්වා	පුදරණනය පැවැත්වූ ස්ථානය
2015.03.18 – 2015.03.22	කළුතර දිස්ත්‍රික්කයේ වලගෙදර මහා විද්‍යාලය
2015.07.28 – 2015.08.22	ගාල්ල දිස්ත්‍රික්කයේ ලෝකුව රජයේ ගොවිපල
2015.09.30 – 2015.10.04	කොළඹ දිස්ත්‍රික්කයේ පන්නිපිටිය ධර්මපාල මහා විද්‍යාලය
2015.10.13 – 2015.10.17	කුරුණැගල දිස්ත්‍රික්කයේ මලියදේව ආදර්ශ විද්‍යාලය
2015.12.26 – 2015.12.31	ගාල්ල දිස්ත්‍රික්කයේ සමනල ක්‍රිඩාගනය

- අමු කිරී හා ඡිට රබර සඳහා සහතික මිල ගොවීම පිළිබඳව පහත සඳහන් කටයුතු කරන ලදී.
  - ජාතික රුපවාහිනිය ඔස්සේ පැයක සංඛ්‍යා වැඩසටහනක් විසිරුවා හැරීමට කටයුතු සම්පාදනය කිරීම.
  - පුවත්පත් කිහිපයක පුවත්පත් දැන්වීම පල කිරීම.
  - පේස්ටර් 7500 ක් මුද්‍රණය කර බෙදා හැරීම.
  - අත් පත්‍රිකා 15000 ක් මුද්‍රණය කර බෙදා හැරීම.

- රබර සංවර්ධන නිලධාරීන්ට පුහුණුවක් ලබා දීමට කටයුතු කරන ලදී. (නවක රබර සංවර්ධන නිලධාරීන්ට දින 21 ක් සහ පැරණි රබර සංවර්ධන නිලධාරීන්ට දින 05 ක් වගයෙන්)
- ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ හා ප්‍රධන කාර්යාලයේ සියලුම නිලධාරීන්ට එක් දින පුහුණු වැඩසටහනක් සංවිධානය කර පැවැත්වීමට කටයුතු කිරීම.


### 3.23. පරිගණක අංශය මගින් ඉටු කරන ලද කාර්යන්

- රබර සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහා රබර තොරතුරු කළමණාකරන පද්ධතියක් සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන RIMS (Rubber Information Management System) ව්‍යාපෘතියේ මඟ්‍යකාංග සංවර්ධනය සඳහා වන ප්‍රසම්පාදනය, උපදේශණ සේවා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් තෝරා ගනු ලැබූ Price Water House Coopers Lanka පුද්ගලික ආයතනය වෙත ප්‍රදානය කිරීම.
- දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සඳහා හා ප්‍රාදේශීය කාර්යාල සඳහා පරිගණක, මූලුණ යන්තු හා UPS උපාංග මිලදී ගැනීම සිදුකිරීම.
- දෙපාර්තමේන්තුව නව පරිග්‍රයකට ගෙන ඒමෙන් පසු නැවතත් ජාලගත කිරීම සිදුකර අන්තර්ජාල සබඳතා හා LGN සබඳතා ප්‍රතිස්ථාපනය කිරීම.
- ප්‍රාදේශීය කාර්යාල වල නිලධාරීන් (පරිගණක අංශ වල සේවයේ නියුතු) සඳහා අවශ්‍යතාව පරිදි පුහුණුව ලබාදෙමින් සහනාධාර ගෙවීම පරිගණක වැඩසටහන එලභායි ලෙස අඛණ්ඩව පවත්වා ගෙන යාම.

## 4. ප්‍රාදේශීය කාර්යාල ප්‍රගතිය


දිවයිනේ රඛර වගා කරන දිස්ත්‍රික්ක 14 ක සේවා සැපයීම සඳහා ප්‍රාදේශීය කාර්යාල 5 ක් පිහිටුවා ඇති අතර 2015 වසරේදී එම කාර්යාල අත් කරගත් ප්‍රගතිය පහත පරිදි වේ.

### 4.1. රබර නව වගා ප්‍රගතිය




අම්පාර දිස්ත්‍රික්කයේ වගා ඉලක්කය හෙක්. 3000 ක් විය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ මහවැලි ඉඩම නිරවුල් කර ගැනීමට නොහැකි වූ නිසා ලබා දුන් ඉලක්ක කරා ලැබා විමට නොහැකි විය.


### 4.2. රබර නැවත වගා ප්‍රගතිය




#### 4.3. අනුරු බේර්ග වගා ප්‍රගතිය




#### 4.4. වැහි ආවරණ යෙදීම




#### 4.5. කිරී කැපුම් ශිල්පී පුහුණු වැඩසටහන



#### 4.6. කිරී කැපුම් ශිල්පී වෘත්තීය පුහුණු වැඩසටහන



#### 4.7. බද්ධකරුවන් පුහුණු වැඩසටහන



ප්‍රාදේශීය කාර්යාල මගින් පුහුණු වැඩසටහන් පැවැත්වීම

## 5. අනෙකුත් ආයතනවල සේවාවන් ඉටුකිරීම.

ගරු වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා විසින් කරන ලද පත්කිරීම් ප්‍රකාර වර්ෂය තුළ පහත සඳහන් ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය දරමින් පැවරුන රාජකාරී ඉටු කරන ලදී.

- 1) රබර් පර්යේෂණ ආයතනය
- 2) තුරුස්වීය අරමුදල
- 3) ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන හා අපනයන සංස්ථාව
- 4) වතු ඉඩම් කැබලි කිරීම පාලනය කිරීමේ මණ්ඩලය

අධ්‍යක්ෂ මණ්ඩල රස්වීම් වාර වලට සහභාගි වීම, අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම, තීරණ සඳහා සහාය දීම, අවශ්‍ය එකතුනා සහ අනුමැතින් පළ කිරීම, කටයුතු විමර්ශනය කිරීම, එකී ආයතනවල ක්‍රියාත්මක වැඩි සටහන් සඳහා දායකත්වය සැපයීම යන කටයුතු මෙහිදී ඉටු කරන ලදී.

මෙට අතිරේකව දෙපාර්තමේන්තුවේ සේවාවන් අවශ්‍ය කළ සියලුම අමාත්‍යංශ දෙපාර්මේන්තු, අනෙකුත් රාජ්‍ය ආයතන, පොද්ගලික ආයතන පුද්ගලයන්ට ඔවුන් ඉල්ලා සිටි සේවාවන් තොරතුරු හා සහායන් තොඛුව ලබාදුණී. පාසැල් පුදරින සහාය දේශන හා තොරතුරු සහාය. ආයතනවලට හා පුද්ගලයන්ට අවශ්‍ය සංඛ්‍යාත්මක තොරතුරු හා පැහැදිලි කිරීම්, ශිල්පීය උපදෙස් ආදිය ලබාදීම මේ අතර විය.

මේ සේවාවන් හා තොරතුරු ලබාදීම ප්‍රධාන කාර්යාලයේ ප්‍රධේශීය කාර්යාලවල හා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ තවාන් කළමණාකරුවන්ගේ සහයෙන් සිදුවිය.



## ක්‍රිජය 293 - රඛර සංචාරක දෙපාර්තමේන්තුව පිළිබඳ විගණකාධිපති වාර්තාව 2015 වර්ෂය

ක්‍රිජය 293 - රඛර සංචාරක දෙපාර්තමේන්තුව 2015 දෙසැම්බර 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මුළු වාර්තා, පොත් පත්, ලේඛන හා අනෙකුත් වාර්තා අන්තර්ගත වූ විසර්පන ගිණුම හා සැසදුම් ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුවුතුම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන යටතේ විගණනය කරන ලදී. සමාලෝචිත වර්ෂය සඳහා වූ කළමනාකරණ විගණන වාර්තාව 2016 ජූනි 29 දින දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නිකුත් කරන ලදී. ගිණුම හා සැසදුම් ප්‍රකාශන පිළිබඳ විගණන නිරීක්ෂණ, අදහස් දැක්වීම සහ යොයා ගැනීම්, විගණනය සඳහා ඉදිරිපත් කරන ලද ගිණුම හා සැසදුම් ප්‍රකාශන පිළිබඳ සමාලෝචිත සහ ගනුදෙනුවල නියැදි පිළිබඳ තහවුරු පරික්ෂා කිරීම මත පදනම් වී ඇත. එම සමාලෝචිත සහ පරීක්ෂණයන්ගේ විෂය පථය සහ ප්‍රමාණය, මට ලැබේ ඇති කාර්ය මණ්ඩලය, අනෙකුත් සම්පත් හා කාලෝචිත යන සීමාවන් ඇතුළත හැකිතාක් පුළුල් විගණනයක් කළ හැකි වන පරිදි පිළියෙළ කරන ලදීදී.

### 1.2 ගිණුම හා සැසදුම් ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

විසර්පන ගිණුම හා සැසදුම් ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුවුතුම ව්‍යවස්ථාවේ 148, 149, 150 හා 152 ව්‍යවස්ථාවන්, වෙනත් ව්‍යවස්ථාවීත විධිවිධානයන්, රාජ්‍ය මුළු හා පරිභාලනාරගුලාසිවලට අනුකූලව පවත්වා ගෙන යාම, පිළියෙළ කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ. වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි සාවදා ප්‍රකාශනයන්ගෙන් තොර වූ ගිණුම හා සැසදුම් ප්‍රකාශන පිළියෙළ කිරීම සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන අභ්‍යන්තර පාලනයන් සැලැසුම් කිරීම, නියාත්මක කිරීම හා පවත්වා ගෙන යාමන් මෙම වගකීමට ඇතුළත් වේ.

### 2. ගිණුම

#### 2.1 විසර්පන ගිණුම

මුළු ප්‍රතිපාදනය හා වියදම

දෙපාර්තමේන්තුව සඳහා සලසා තිබුණු මුළු ගුද්ධ ප්‍රතිපාදනය රු.මිලියන 3,691.35 ක් වූ අතර සමාලෝචිත වර්ෂය අවසාන වන විට ඉන් රු.මිලියන 3,194.57 ක් උපයෝගනය කර තිබුණි. ඒ ඇතුළත දෙපාර්තමේන්තුව වෙත සලසා තිබුණු මුළු ගුද්ධ ප්‍රතිපාදනයන් රු.මිලියන 496.78 ක් ගෙවන් සියයට 13.46 ක ප්‍රතිපාදන ගුත්ති වි තිබුණි. විස්තර පහත දැක්වේ.

වියදම	2015 දෙසැම්බර් 31 දිනට			ඉතිරිප ගුද්ධ ප්‍රතිපාදනයේ ප්‍රතිඵනයක් ලෙස
	ගුද්ධ ප්‍රතිපාදනය	උපයෝගනය	ඉතිරිය	
ප්‍රතිපාදනය	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	
ප්‍රතිපාදනය	2,589.35	2,302.46	286.89	11.08
මුදලය	1,102.00	892.11	209.89	19.05
එකතුව	3,691.35	3,194.57	496.78	13.46
	=====	=====	=====	=====

## 2.2 අත්තිකාරම් ගිණුම

### 2.2.1 රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම

පාර්ලිමේන්තුව විසින් පනතා තිබූ ඇතුළු සීමාවන්

දදජාරතමේන්තුවට අදාළ විෂය අංක 29301 යටතේ රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින් පනතා තිබූ ඇතුළු සීමාවන් හා තර්ය අයන් පහත දැක්වේ .

වියදම	ලැබීම්			හර ගේෂය	
	උපරිම සීමාව	තර්ය	අවම සීමාව	තර්ය	උපරිම සීමාව
රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන
19.06	18.82	12.06	18.75	50.00	36.88

## 2.3 අග්‍රිම ගිණුම

දදජාරතමේන්තුව යටතේ වූ අංක 7002/0000/00/0300/0015/000 දරන අග්‍රිම ගිණුමේ 2015 දෙසැම්බර් 31 දිනට ගේෂය රු.මිලියන 79.47 ක් වේ.



## 2.4 පොදු තැන්පත් ගිණුම

දෙපාර්තමේන්තුව යටතේ වන තැන්පත් ගිණුම 06 ක 2015 දෙසැම්බර් 31 දිනට ගේජ්වල එකතුව රු.මිලියන 7.55 ක් විය. විස්තර පහත දැක්වේ.

තැන්පත් ගිණුම අංකය	2015 දෙසැම්බර් 31 දිනට ගේජය
6000/0000/00/0001/0105/000	රු.මිලියන 0.33
6000/0000/00/0002/0145/000	0.35
6000/0000/00/0013/0100/000	1.67
6000/0000/00/0016/0091/000	5.00
6000/0000/00/0018/0095/000	0.20
එකතුව	7.55
	====

## 2.5 විගණන නිරීක්ෂණය

රබර සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විසර්ජන ගිණුම හා සැයුදුම් ප්‍රකාශන ඉහන 1.1 ලේඛ්‍ය දක්වා ඇති කළමනාකරණ විගණන වාර්තාවේ සඳහන් විගණන නිරීක්ෂණවලට යටත්ව සතුවූ අංශ විගණක ලෙස පිළියෙළ කර තිබුණි. එම කළමනාකරණ විගණන වාර්තාවේ ඇතුළත් විගණන නිරීක්ෂණවලින් ප්‍රමාණාත්මක හා වැදගත් විගණන නිරීක්ෂණ 3 ලේඛ්‍ය සඳහන් කර ඇත.

## 3. ප්‍රමාණාත්මක හා වැදගත් විගණන නිරීක්ෂණ

### 3.1 ලේඛන හා පොන්පත් පවත්වා නොතිබීම

දෙපාර්තමේන්තුව විසින් පහන දැක්වෙන ඇතුළුම ලේඛන පවත්වා නොතිබූ අතර, ඇතුළුම ලේඛන විධිමත්ව හා යාවත්කාලීනව පවත්වා නොතිබූ බව නියැදි විගණන පරීක්ෂණවලදී නිරීක්ෂණය විය.

ලේඛන වර්ගය	අදාළ රෙගුලාසිය	නිරීක්ෂණ
(i) ඇප ලේඛනය	මුදල රෙගුලාසි 891 (1)	පවත්වා නොනිමුණි.
(ii) බැරකම පිළිබඳ ලේඛනය	මුදල රෙගුලාසි 214	පවත්වා නොනිමුණි.
(iii) ප්‍රසම්පාදන හා තාක්ෂණික කමිටුවල පැමිණිමේ ලේඛනය	රජයේ ප්‍රසම්පාදන මාරුගෝපදේශ සංග්‍රහයේ 2.11.2 මාරුගෝපදේශය	පවත්වා නොනිමුණි.
(iv) පරිගණක, උපාග හා මඟුකාංග පිළිබඳ ස්ථාවර වත්කම් ලේඛනය	2002 නොමුවූමෙර දිනැති අයිත්තිය/2002/02 අංක දරන හාන්ත්වාර වනුලේඛය	යාච්ඡාලින කර නොනිමුණි.
(v) රාජකාරී දුරකථන ලේඛනය	මුදල රෙගුලාසි 845(1)	යාච්ඡාලින කර නොනිමුණි.
(vi) නිවාඩු පිළිබඳ ලේඛනය	ආයතන සංග්‍රහයේ XII පරිවිෂ්දයේ 1.7 වගන්තිය	යාච්ඡාලින කර නොනිමුණි.

### 3.2 රජයේ නිලධාරීන්ට අන්තිකාරම ගිණුම

විෂය අංක 29301 දරන රජයේ නිලධාරීන්ට අන්තිකාරම ගිණුම පිළිබඳ 2015 දෙසැම්බර් 31 දිනට වූ පැයදුම් ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකළ නියැදි විගණන පරික්ෂාවේදී පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

- (අ) 2015 දෙසැම්බර් 31 දිනට අයවිම හිහිට නිමුණු ගේජවල එකතුව රු. 2,189,542 ක් යු අතර, මෙම හිහිටි ණය ගේ මාස 06 ක සිට වර්ෂ 06 කට වැඩි කාල පරාසයක සිට පැවත එමින් නිමුණ් නිරුවත්, 2015 දෙසැම්බර් 31 දින වන විටන් මෙම හිහිටි ණය ගේ නිරවුල් කිරීමට දෙපාර්තමේන්තුව අපාභාෂන් වී නිමුණි.
- (ආ) වර්ෂ 05 කට වැඩි කාලයක සිට දෙපාර්තමේන්තුවෙන් පිටතට ස්ථාන මාරුවීම ලබා ගිය නිලධාරීන් 12 දෙනෙකුගෙන් අයවිය යුතු රු.115,103 ක් හිහ හිටි අය ගේ මාරුවීම ලබා ගිය නිලධාරීන් 12 දෙනෙකුගෙන් අයවිය යුතු රු.107,010 ක මුදල වර්ෂ 05 කට වැඩි කාලයක සිට පවතා එමින් නිමුණි.



### 3.3 වත්කම් කළමනාකරණය

දෙපාර්තමේන්තුවේ වත්කම් සම්බන්ධයෙන් සිදුකළ නියැදි විගණන පරීක්ෂාවේදී පහත සඳහන් අඩුපාඩා නිරික්ෂණය විය.

#### (අ) නිශ්චිය හා උන උපයෝගීතා වත්කම්

පහත වර්ග කර ඇති පරිදි සමහර වත්කම් නිශ්චියට හෝ උන උපයෝගීතාව පැවති බව නියැදි විගණන පරීක්ෂණවලදී නිරික්ෂණය විය.

වත්කම් වර්ගය	ඒකක ගණනා	වටිනාකම	නිශ්චිය හෝ උන උපයෝගීතාව පැවති කාලය
		රු.	
(i) ලොරි රථ	01	550,000	වරෂ 03
(ii) ජීජ රථ	01	400,000	මාස 08
(iii) ත්‍රි විල්	01	299,975	මාස 10

#### (ආ) වාර්ෂික භාණ්ඩ සම්ක්ෂණ පැවුන්වීම

පහත සඳහන් නිරික්ෂණයන් කරනු ලැබේ.

- (i) 2015 වර්ෂයේ ප්‍රාදේශීය කාර්යාල දෙකකට අදාළව භාණ්ඩ සම්ක්ෂණ මණ්ඩලයේ වාර්තාවලින් පෙන්වා දී තිබුණු අතිරික්ත, උනතා හා වෙනත් නිර්දේශ සම්බන්ධයෙන් මූදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.
- (ii) භාණ්ඩ සම්ක්ෂණ වාර්තාවලට අනුව නාගොඩ, ඉංගිරිය හා බුලත්සිංහල නිල තිවාසවල සවිකර තිබුණු විදුලී පාකා 12 ක්, රෙගිස්තර් ටො 08 ක් හා වනුර ටැකි (500 L) 02 ක් ඉන්වෙන්ට්‍රි ලේඛනයට ඇතුළන් කිරීමට කටයුතු කර නොතිබුණි.
- (iii) දෙශිකිවීට නොවියාගයේ රබර සංවර්ධන නිලධාරී නිල නිවාස 04 ක අලුත්වැඩියා කටයුතු සිදු කර ඇති අතර එහිදී ගලවා ඉවත් කරන ලද ද්‍රව්‍ය 2015 වර්ෂයට අදාළව භාණ්ඩ සම්ක්ෂණ කටයුතු සිදු කරන අවස්ථාවේදී අදාළ පරීගුවල ගොඩියා තිබෙන බව වාර්තා කර තිබුණි.
- (iv) කකුරුපිටිය හා ඇල්පිටිය රබර සංවර්ධන නිලධාරී කාර්යාලවල තිබෙන මේස

04 ක්, ඇදී පුවු 04 ක්, ජේලාස්ටික් පුවු 06 ක්, සාමාන්‍ය පුවු, කුඩන් පුවු 04 ක් හා ලාවුවු දෙනෙක් ලිපිගොනු කැබේ 01 ක් ඉන්වෙන්ට්‍රී ලේඛනයට ඇතුළන් කර නොමැති බව හාන්ඩ් සමික්ෂණ වාර්තා අනුව අනාවරණය වී තිබුණි.

- (v) ඇගල්මය පැල තවානේ පැරණි ගොඩනැගිලිවලින් ගලවා ඉවත් කරන ලද වරීනාකමකින් යුත් උප්ප හා ලිදුහු ගොඩගසා ඇති බවත්, ඒවා දිනෙන් දින දිරාපත් වෙමින් පවතින බවත්, සමික්ෂණ මණ්ඩලය වාර්තා කර තිබුණි.
- (vi) ගුරුගොඩ රබර පැල තවානේ තිබෙන කැබූ රථයක් හා එහි ජලනල පද්ධතිය ඉන්වෙන්ට්‍රී ලේඛනයේ ඇතුළන් කර නොමැති බව හාන්ඩ් සමික්ෂණ මණ්ඩලය වාර්තා කර තිබුණි.

#### (d) බෙරුම් නොකළ බැරකම්

දෙපාර්තමේන්තුව විසින් 2015 දෙසැම්බර් 31 දිනට බෙරුම් නොකළ වර්ෂ එකකට වඩා අඩු කාලයක පිට පැවත එන බැරකම් රු.76,838,381 ක් විය.

### 3.4 කාර්යයාධනය

2015 වාර්ෂික අයවුය ඇස්නමේන්තුව හා ක්‍රියාකාරී සැලැස්ම අනුව දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය පිළිබඳ නිරික්ෂණ පහත දැක්වේ.

- (අ) දෙපාර්තමේන්තුවට අයත් රබර පැල තවාන් 7 කින් සමාලෝචිත වර්ෂයේදී රබර පැල 1850000 ක් නිෂ්පාදනය කිරීමට සැලැස්ම කළද, වර්ෂය අවසාන වන විට රබර පැල 1386593 ක් පමණක් නිෂ්පාදනය කර තිබුණි. ඒ අනුව රබර පැල නිෂ්පාදනයේදී ඉලක්කගත රබර පැල ප්‍රමාණයට වඩා සියයට 25 ක් අඩුවෙන් පැල නිෂ්පාදනය කර තිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට සැලැස්ම කළ ව්‍යාපෘති 03 ක් පදනා රු.මිලියන 8.4 ක ප්‍රතිපාදන සලසා තිබුණි. එම ව්‍යාපෘති සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී තිබීම නිසා එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම 2016 වර්ෂයට කළ දමා තිබුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂයේදී හෙක්වයාර 11015 ක අල්තින් රබර වගා කිරීමට සැලැස්ම කළද, වර්ෂය අවසාන වන විට හෙක්වයාර 1160 ක් හෙවත් සියයට 10 ක ප්‍රමාණයක රබර වගා කර තිබුණි.

### 3.5 බැංකු ගිණුම් මෙහෙයුමේ අඩුපාඩා

#### ගැලපුම් කළයුතු ගේජ

රබර සංචාරක දෙපාර්තමේන්තුව විසින් 2015 දෙසැම්බර් මාසය සඳහා පිළියෙළ කර තිබුණු බැංකු සැයඹුම් ප්‍රකාශ අනුව නිකුත් කළ නමුත් බැංකුවට ඉදිරිපත් නොකළ කළේ ඉකුත් වූ වෙක්ස්පත් වල වටිනාකම රු.1,731,388 ක් වි තිබුණි. එම වෙක්ස්පත් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 396(ආ) ප්‍රකාරව 2015 දෙසැම්බර් 31 දින වන විටත් කටයුතු කර නොතිබුණි.

### 3.6 මතජේදයට තුවුදෙන ගනුදෙනු

දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබුණු සමහර ගනුදෙනු මතජේදාන්මක ස්විරුපයේ ඒවා විය. නියැදි විගණන පරීක්ෂණවලදී අනාවරණය වූ එවැනි ගනුදෙනු කිහිපයක් පිළිබඳ විස්තර පහත දැක්වේ.

- (අ) රබර මිලදී ගැනීම වෙනුවෙන් පුද්ගලික ආයතනයකට රු.මිලියන 329 ක් රබර සහනික මිල සහනාධාර ගෙවා තිබු අතර එයින් රු.මිලියන 11.5 ක සාවදා ගෙවීමක් බැවින් එය අය කර ගත යුතු බවට කමිටුවක් විසින් නිරදේශ කර තිබුණි. එකී මුදල අය කර ගැනීමට 2015 දෙසැම්බර් 31 දින වන විටත් කටයුතු කර නොතිබුණි.
- (ආ) සහනික මිල ගෙවීමේ ක්‍රමවේදය යටතේ 2015 ජනවාරි 30 දිනැති අංක 2015/01 දරන වතුලේ ප්‍රකාරව රබර අක්සර 50 ට අඩු වගකරුවන් පමණක් මේ සඳහා හිමිකම් ලැබුවන් අවස්ථා 06 ක දී අක්සර 50 ට වැඩි ඉඩම හිමියන් සඳහා රු.2,031,252 ක සහනික මිල ලෙස ගෙවා තිබුණි.
- (ඇ) රබර සංචාරක දෙපාර්තමේන්තුවට වෙළඳ නියෝජිතයන් ඉදිරිපත් කළ RC 14 එරතා අනුව අවස්ථා 04 දී එකතුව කිලෝ 856.5 ක් සැපයු බව දක්වා ගෙවීම කර තිබුණාද, සහය ලෙසම එවැනි සැපයුමක් කර නොමැති බව නිරීක්ෂණය විය.
- (ඈ) හිමිකම් සහනික අංක RPS/1/32/12 යටතේ ව්‍යාප බිල්පත් ඉදිරිපත් කර රු.75,786 ක රබර සහනාධාරයක් ලබාගෙන තිබුණි.

### 3.7 අවිධිමත් ගනුදෙනු

දෙපාර්තමේන්තුව විසින් එළඟ තිබුණු සමහර ගනුදෙනු විධිමත් බවත් නොර විය. නිරීක්ෂණය වූ එවැනි අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

- (අ) 2014 දෙසැම්බර් හා 2015 ජනවාරි කාලපරිච්ඡය තුළ නියෝජිත ආයතන දෙකක් විසින් තමන් මිලදීගත් රබර ප්‍රමාණයට වඩා වැඩියෙන් තවත් ආයතනයට රබර සැපයු බව සඳහන් කරමින් රු.3,253,122 ක රබර සහනාධාර වැඩිපුර ලබාගෙන තිබුණි.

- (ආ) රබර වගාකරුවන් 17 දෙනෙකු විසින් සපයන ලද රබර කිලෝ 79529 කට අදාළ RC 14 වාර්තා රබර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කැගල්ල ප්‍රාදේශීයට එවා නොතිබූ අතර මෙම රබර ප්‍රමාණය කුමත වගාකරුවන්ගේ මිලට ගන් රබර ප්‍රමාණයන්ද යන්න තහවුරු කර ගැනීමකින් නොරව රු.7,555,302 ක සහනික මිලක් ගෙවා තිබුණි.
- (ඇ) රබර නියෝජිතගේ RC 14 වාර්තාවකට අනුව රබර සැපයුම්කරුවකු විසින් රබර කිලෝ 2463 ක් විකුණා තිබුණි. සැපයුම්කරුගේ RC 14 වාර්තාවට අනුව 2014 දෙසැම්බර් 20 දිනට පසුව ඔහු රබර මිලට ගෙන තිබුණේ කිලෝ 576 කි. ඒ අනුව අදාළකාලපීමාවට පෙර මිලටගෙන් රබර කිලෝ 1887 ක් වෙනුවෙන් රු.179,265 ක රබර සහනාධාර මුදලක් වැඩිපුර ගෙවා තිබුණි.
- (ඈ) 2015 ජනවාරි මාසයේදී වුවවර් 03 ක් මිනින් ගෙවන ලද රු. 136,237,660 ක් විධීමන් බලධාරියෙකු විසින් සහනික කර නොතිබුණි.
- (ඉ) කළුතර දිස්ත්‍රික්කයේ රබර සහනාධාර ගෙවීම පිළිබඳ කරන ලද නියැදි විගණනයේදී, තෙවන ක්‍රමවේදය යටතේ රබර වගාකරුවකු වෙත ඔහුට හිමිකම් පැහැකි උපරිම කිලෝ ප්‍රමාණයට වඩා රබර කිලෝ 970 ක් වෙනුවෙන් රු.291,000 ක් සහනික මිල ලෙස ලබාගෙන තිබුණි. දෙවන ක්‍රමවේදය යටතේ සහනික මිල සඳහා හිමිකම් පැහැකි උපරිම රබර කිලෝ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකට සහනික මිල ගෙවීම හේතුවෙන් අවස්ථා 08 ක දී රු.731,272 ක මුදලක් වැඩිපුරද ගෙවා තිබුණි.
- (ඊ) පැල ප්‍රවාහනය සඳහා යොදාගන්නා ලොරි රථවල මිටරය නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බව උපදේශ්‍ය පත්‍රිකාවල සඳහන් කර තිබුණිද, එසේ මිටරය ක්‍රියාත්මක නොවූ ලොරි රථ 03 කට රු.1,054,593 ක් ගෙවා තිබුණි.
- (උ) නියැදි විගණන පරික්ෂාවේදී රබර මිලට ගන් වගාකරුවන් අතරින් හිමිකම් සහනික නොමැති වගාකරුවන් 16 දෙනෙකුගෙන් මිලදී ගන් රබර කිලෝ 1028.5 ක් වෙනුවෙන් සහනික මිල ලෙස රු.97,707 ක් ගෙවා තිබුණි.
- (ඌ) නියැදි විගණන පරික්ෂාවේදී රබර සැපයු වගාකරුවන් 07 දෙනෙකු ඔවුන්ගේ උපරිම හිමිකම් ඉක්මවා රබර සපයා තිබූ අතර ඒ වෙනුවෙන් රු. 58,757 ක් වැඩිපුර ගෙවා තිබුණි.
- (ඍ) රජයේ ප්‍රසම්පාදන මාරුගෝපදේශ ක්‍රියා පටිපාටියෙන් බැහැරවීම සම්බන්ධයෙන් පහත සඳහන් නිරික්ෂණයන් කරනු ලැබේ.
- (ඎ) (i) රබර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ 2014 දෙසැම්බර් 17 දිනැති අංක RDD/3/2/Poly/2014-2 දරන ලිපියට අනුව තවන් 05 කට අදාළව මිලදී ගන් පොලිනින් මළ 440,000 ක් රු.20,383,000 කට මිලදී ගෙන තිබුණ්න් පසුව එම පොලිනින් පිළිබඳව දෙවැනිවර සාම්පල් පරික්ෂා කිරීමක් සිදුකර නොතිබුණි.

- (ii) පැල තවාන් 04 කට අදාළව මිලදී ගෙන නිමුණු රු.10,375,750 ක් වචිනා පොලිතින් මළ 3,025,000 ක් සැපයීම සඳහා නියමිත කාලයට වඩා මාස 2 ක සිට මාස 3 ක් දක්වා කාල ප්‍රමාදයක් සිදු කර තිබුණි.

### 3.8 කළමනාකරණ දුර්වලතා

නියැදි විගණන පරික්ෂණවලදී පහත සඳහන් දුර්වලතා නිරීක්ෂණය විය.

- (අ) කුගල්ල ප්‍රාදේශීය කාර්යාලයේ පරිගණක වැඩසටහන් ආගුයෙන් පරික්ෂා කිරීමේදී වැඩිපුර ගෙවා නිමුණු බවට තහවුරු කර ගෙන නිමුණු රු.205,551 ක මුදල අයකර ගෙන නොතිබුණි.
- (ආ) 2015 වර්ෂයට අදාළව සහතික මිල ගෙවීමේදී RC 14 වාර්තා මතින් අදාළ තොරතුරු සහතික කර ගැනීමකින් තොරව ආයතන 03 කට එකතුව රු.7,443,769 ක් වැඩිපුර ගෙවා නිමුණි.
- (ඇ) රඛර ප්‍රවාහනයට අදාළ ප්‍රසම්පාදන කමිටු නිරණයට අනුව රඛර පැල 190598 ක් ප්‍රවාහනය කිරීම වෙනුවෙන් රු. 2,051,745 ක් වැඩිපුර වැය කර තිබුණි.
- (ඈ) දෙපාර්තමේන්තුව විසින් දන්වා තිබූ සම්මත දුර ප්‍රමාණයන්ට වඩා කි.මි. 2310 ක් වෙනුවෙන් රු. 321,090 ක් ගෙවා නිමුණි.

### 3.9 මානව සම්පන් කළමනාකරණය

අනුමත සේවක සංඛ්‍යාව හා තරු සේවක සංඛ්‍යාව

2015 දෙසැම්බර් 31 දිනට වූ සේවක සංඛ්‍යාව පිළිබඳ තත්ත්වය පහත පරිදි විය.

සේවක වර්ගය	අනුමත සේවක සංඛ්‍යාව	තරු සේවක සංඛ්‍යාව	පුරුෂපාකී
(i) ජේය්ස්ස් මට්ටම	30	25	05
(ii) තෘතිපික මට්ටම	16	03	13
(iii) ද්විතිපික මට්ටම	364	310	54
(iv) ප්‍රාථමික මට්ටම	72	69	03
(v) වෙනත් (අනියම් / තාවකාලික / කොන්ත්‍රාත් පදනම)	15	15	-
එකතුව	497	422	75
	====	====	====

පහත සඳහන් නිරික්ෂණය කරනු ලැබේ.

සමාලෝචන වර්ෂය අවසාන වන විට පුරුෂ්ඨාඩු 75 ක් පැවැති තිබුණුන්, 2015 වර්ෂය වෙනුවෙන් පිළියෙළ කර තිබුණු විසර්ජන ගිණුම අනුව සලසා තිබුණු පුත්පාදන උපයෝගනය තොකර ඉතිරි වී තිබුණුන්, එම ඉතිරියන් කෙරෙහි කාරිය මණ්ඩල පුරුෂ්ඨාඩු පැවැතිම බලපා නොතිබුණි. ඒ අනුව අනුමත කාරිය මණ්ඩලය අධි ඇය්තමෙන්තු කිරීමක් විගණනයේදී නිරික්ෂණය විය.



**විගණකාධිපති දෙපාර්තමේන්තුව**  
**කණක්කාය්චාරෝරු තැලෙමය අතිපති තිශ්‍යෙකක්සම්**  
**AUDITOR GENERAL'S DEPARTMENT**



මෙයේ අංකය  
ගෙනු ඇල. } පිහුල් ලේ/සි/ආර්ථාරීස් එස්/06/15/ඖෂ්‍යතා ඇල.  
My No. } Your No. }

දිනය  
තික්ති } 2016 සැප්තැම්බර් 07 දින

අධ්‍යක්ෂ ජනරාල්  
රබර සංවර්ධන දෙපාර්තමේන්තුව

රබර නැවත වගා සහනාධාර අරමුදලේ 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණකාධිපති වාර්තාව

රබර නැවත වගා සහනාධාර අරමුදලේ 2015 දෙසැම්බර් 31 දිනට ගේත් පත්‍රය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් හමන්විත 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ඡාත්‍යතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුනුම වාවච්‍රාවේ 154 (3) වාවච්‍රාවේ ඇතුළත් විධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. යමෝක්ත් මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

### 1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙළ කිරීම. හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි සේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවදා ප්‍රකාශනයන්ගෙන් තොරතු මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකි වනු පිළිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය නිර්ණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

### 1.3 විගණකගේ වගකීම

උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතිවලට (ISSAI 1000 - 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට අනුකූලව පවත්වනු ලබන විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ.



#### 1.4 මතය ව්‍යාවහාර සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 රේඛයේ දක්වා ඇති කරුණුවල ප්‍රතිච්‍රියක් ලෙස ගේෂ පත්‍රයේ වාර්තාගත වූ හෝ වාර්තාගත නොවූ හෝ විෂයයන් සහ මූලිකාගවලට අදාළව කටර හෝ ගැලපීම් කිරීමේ අවශ්‍යතාවයක් නිඩුණේදී තීරණය කිරීමට මට නොහැකිය.

#### 2. මූල්‍ය ප්‍රකාශන

##### 2.1 මතය ව්‍යාවහාර

මෙම වාර්තාවේ 2.2 රේඛයේ දක්වා ඇති කරුණු හේතුවෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් සහ උච්ච විගණන සාක්ෂි ලබාගැනීමට මට නොහැකි විය. ඒ හේතු කොට ගෙන මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි.

##### 2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

###### 2.2.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

අරමුදල සතුව නිඩු ස්ථාවර තැන්පතු හා ආයෝජන රබර සංවර්ධන දෙපාර්තමේන්තුවට පවරා නිඩු අතර සමාලෝචන වර්ෂය තුළදී කිසිදු මෙහෙයුම් කටයුත්තක් සිදු නොකිරීම හා වෙනත් ආදායමක් උපයා නොනිඩු බැවින් සමාලෝචන වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන සමඟ ආදායම වියදම් ප්‍රකාශනයක් හා මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් ඉදිරිපත් කර නොනිඩුණි.

###### 2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

ඉකුත් වර්ෂයකදී ඒකාබද්ධ අරමුදලට බැරකර නිඩු රු. 70,659,526 ක් අරමුදලින් අඩුකර දක්වනවා වෙනුවට ජංගම වත්කමක් ලෙස දක්වා නිඩුණි.

###### 2.2.3 විගණනය සඳහා අවශ්‍ය සාක්ෂි නොවීම

###### (අ) ජංගම නොවන වත්කම්

අරමුදල ක්‍රියාකාරීව නොපවතින බැවින් 2014 ජූලි 04 වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්ගේ ලිපිය ප්‍රකාරව අරමුදලේ ගේෂ නිරවුල් කිරීමට පත්කළ කමිටු නිරදේශ අනුව 2014 වර්ෂයේදී අරමුදල සතුවූ ස්ථාවර වත්කම් රබර සංවර්ධන දෙපාර්තමේන්තුවට පවරා ගිණුම්වලින් ඉවත් කර නිඩුණි. පවරන අවස්ථාව වනවිටත් වත්කම් පිළිබඳ ලේඛනයක්



නොතිබූ අතර දෙපාර්තමේන්තුවට පැවරු වන්කම් හා එම වන්කම් හාරගත් බවට කිසිදු ලියවීල්ලක් විගණනයට ඉදිරිපත් නොවූ බැවින් ගිණුම්වලින් ඉවත්කළ පිරිවැය රු. 63,438,232 ක වන්කම් නිවැරදිව පවරා තිබුණේද යන්න තහවුරු කරගත නොහැකි විය.

(ආ) ජ්‍යෙෂ්ඨ වන්කම්

- (i) විවිධ කටයුතු සඳහා ලබා දී තිබූ වර්ෂ 18 කට වැඩි කාලයක සිට පරිගේෂව පැවත එන එකතුව රු. 15,220,514 ක් වූ අත්තිකාරම ගිණුම 12 ක ගේඟ සම්බන්ධයෙන් ප්‍රමාණවන් තොරතුරු හා ඒවා අයවිය යුතු පාරශවයන්ගේ විස්තර විගණනයට ඉදිරිපත් නොකෙරිණි.
- (ii) මහා හාණ්ඩාගාරයෙන් සහ රේග දෙපාර්තමේන්තුවෙන් ලැබිය යුතු එකතුව රු.17,353,015 ක් අදාළ ආයතන විමැඩිමෙන් තොරව වර්ෂ 18 ක් නිස්සේ ජ්‍යෙෂ්ඨ වන්කම් ලෙස ඉදිරියට රැගෙනවින් තිබූ අතර එම ගේඟ සත්‍ය වගයෙන්ම ලැබිය යුතු ගේඟද යන්න තහවුරු කර ගැනීමට කිසිදු සාක්ෂියක් විගණනයට ඉදිරිපත් නොකෙරිණි.
- (iii) වර්ෂ 18 ක් නිස්සේ ගිණුම්වල දැක්වූ රු. 102,890 ක ලැබිය යුතු ආයෝජන පොලිය 2015 දෙසැම්බර් 31 දිනටත් නිරවුල් කරගෙන නොතිබූණි.
- (iv) සූජු සැකසුම මධ්‍යස්ථාන සඳහා ලැබීම සහ ව්‍යාපෘති අංක 02 යන ගිණුම දෙකට අදාළ පිළිවෙළින් රු. 3,647,219 ක හා රු. 65,477,579 ක ගේඟ සම්පූර්ණයෙන් විගණනයට ඉදිරිපත් නොකෙරිණි.
- (v) වන්කමක් ලෙස හඳුනාගැනීමට හේතු අපැහැදිලි යුද, අයකර ගැනීම සම්පූර්ණයෙන්ම අවිනිශ්චිත යුද එකතුව රු.351,353 ක් වූ ගිණුම 5 ක ලුණ්නද වර්ෂ 18 ක් නිස්සේ ජ්‍යෙෂ්ඨ වන්කම වන්කම ලෙස ඉදිරියට ගෙන එමින් පැවතුණි.

(ඇ) ජ්‍යෙෂ්ඨ බැරකම්

- (i) වර්ෂ 18 කට වැඩි කාලයක සිට ගිණුම්වල ඉදිරියට ගෙනැවින් තිබුණු රු.9,988,530 ක විවිධ තැන්පතුවලට අදාළ ලේඛන කිහිවක් විගණනයට ඉදිරිපත් නොකෙරිණි.
- (ii) ලැබිය යුතු පාර්ශව පිළිබඳ තොරතුරු කිහිවක් නොමැති වර්ෂ 18 කට වැඩි කාලයක සිට පරිගේෂව පැවත එන රු.57,526 ක මෙවදායාර ණය හා වෙනත් දෙපාර්තමේන්තු ණය රු. 416,313 ක් නිරවුල් කර ගැනීමට කටයුතු කර නොතිබූණි.



- (iii) එකම කළමනාකරණයක් යටතේ පැවතියද, රබර් පාලන අරමුදලට ගෙවිය යුතු රු. 281,210 ක් හා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රු.15,449 ක් ගෙවා නිරවුල් කිරීමට කටයුතු කර නොනිබුණි.
- (iv) ගෙවිය යුතු නිශ්චිත පාර්ශවය හා වට්නාකම හඳුනාගෙන තිබුණු, රු.22,087 ක් රබර් පර්යේෂණයනායට ගෙවා නිරවුල් කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොනිබුණි.
- (v) වර්ෂ 18 කට පෙර සිට කිසිදු සේවකයකු සේවයේ යොදවා නොමැති නමුන් ගෙවිය යුතු නිශ්චිත පාර්ශවයක් සඳහන් නොවන රු.90,706 ක සේවක පාරිනෝෂික බැඳීමක් ජ්‍යෙෂ්ඨ බැරකම යටතේ දක්වා තිබුණි.
- (vi) පැල අන්තිකාරම් සහ පරිණත වගාවට පොහොර යනුවෙන් තම් කළ, පිළිවෙළින් රු.119,550 ක් හා රු.4,779,564 මුළු ගේජ දෙකක් වර්ෂ 18 කට වැඩි කාලයක සිට ඉදිරියට ගෙන එන අතර ඒවාට අදාළ ලේඛන කිසිවක් විගණනයට ඉදිරිපත් නොකෙරිණි.
- (vii) අරමුදලට අයත් නොවන ගෙවිම යනුවෙන් සඳහන් රු.3,096,701 ක් ජ්‍යෙෂ්ඨ බැරකමක් ලෙස දක්වා තිබුණු, එම අයාමානා බැඳීම ඇතිවීමට හේතුව හෝ එම මුදල් ගෙවිය යුතු පාර්ශව කටයුතු යන්න පිළිබඳ තොරතුරු හෝ විගණනයට ඉදිරිපත් නොකෙරිණි.

### 3. මූල්‍ය හා මෙහෙයුම් සමාලෝච්චනය

#### 3.1 මූල්‍ය සමාලෝච්චනය

##### 3.1.1 මූල්‍ය ප්‍රතිඵල

2013 දෙසැම්බර් 31 දිනට අරමුදලට අයන් ඉතිරි කිරීමේ කැන්පතු සඳහා පොලී ආදායමක් ලැබේ තිබුණු අතර එය අරමුදලේ එකම ආදායම් ප්‍රහවය විය. ඉකුත් වර්ෂය ආරමුදලයේ දී අරමුදල සහ සියලුම බැංකු කැන්පතු රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ට බැර කර තිබුණු අතර ඒ අනුව අරමුදලේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වයක් නොමැති බැවින් ආදායම් වියදම් ගිණුම හා මුදල් ප්‍රවාහ ප්‍රකාශ පිළියෙළ කර නොනිබුණි.



### 3.2 මෙහෙයුම් සමාලෝචනය

#### 3.2.1 අරමුදලේ තීයාකාරකම් පිළිබඳ වර්තමාන තත්ත්වය

2009 ජූලි 23 දින පැවති රාජ්‍ය ගිණුම්කාරක සභාවේදී අරමුදල ඇවර කිරීමට නියෝග කර ඇත්තේ ඒ සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර තිබුණේ 2016 පෙබරවාරි 26 දිනදිය. 2016 මාර්තු 17 දින අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව ඇවරකරුවකු පත්කර තිබුණි. මුදලේ අමාත්‍යාංශයේ නිරික්ෂණවලට අනුකූලව අරමුදලේ කටයුතු ඇවර කිරීමට අවශ්‍ය ව්‍යවස්ථා කෙටුම්පත් නිනි කෙටුම්පත් සම්පාදක සම්බන්ධ කරගෙන සිදුකර නොතිබුණි.

### 4 පද්ධති හා පාලන

විගණකයේදී නිරික්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින් වර අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවධානයට යොමු කරන ලදී. ස්ථාවර වන්කම් හා ලැබිය යුතු ගෙවිය යුතු ශේෂ නිරවුල් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කළයුතු වේ.

  
එම්.එම්.ගාම්සේල්ජේසිංහ  
විගණකාධිපති



**විගණකාධිපති දෙපාර්තමේන්තුව**  
**කණක්කාය්චාලාර් තැලෙමය අතිපති තිණෙක්කලාම**  
**AUDITOR GENERAL'S DEPARTMENT**



මයෙ අංකය  
ගණනා නිල.  
My No. } පිළිල්ප/සි/ආර්පී/06/15/01 Your No. }

දිනය  
තික්තී Date } 2016 සැප්තැම්බර 07 දින.

අධ්‍යක්ෂ ජනරාල්  
රඛර් සංවර්ධන දෙපාර්තමේන්තුව

රඛර් පාලන අරමුදලේ 2015 දෙසැම්බර 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණකාධිපති වාර්තාව.

රඛර් පාලන අරමුදලේ 2015 දෙසැම්බර 31 දිනට ගේෂ පත්‍රය, වැදගත් ගිණුම්කරණ ප්‍රතිඵලන්හි සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2015 දෙසැම්බර 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1957 අංක 45 දරන රඛර් පාලන (සංශෝධිත) පනත මගින් සංශෝධිත 1956 අංක 11 දරන රඛර් පාලන පනතේ (436 අධිකාරය) 39 (අ) (3) වගන්තිය සමඟ සංශෝධිතව කියවිය යුතු හි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුවුම ව්‍යවස්ථාවේහි 154 (3) ව්‍යවස්ථාවේහි ඇතුළත් විධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. යමෝක්ත මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරික්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

### 1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන හි ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙළ කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවදා ප්‍රකාශනයන්ගෙන් තොරතු මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවනු පිළිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

### 1.3 විගණකගේ වගකීම

උත්තරිතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතිවලට (ISSAI 1000 - 1810) අනුරුප හි ලංකා විගණන ප්‍රමිතිවලට අනුකූලව පවත්වනු ලබන විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ.



**1.4 මතය ව්‍යාචනය සඳහා පදනමක්**

මෙම වාර්තාවේ 2.2 ජේදයේ දක්වා ඇති කරුණුවල ප්‍රතිඵලයක් ලෙස ගේෂ පත්‍රයේ වාර්තාගත වූ හෝ වාර්තාගත නොවූ හෝ විෂයයන් සහ මූලිකාංගවලට අදාළව කටයුතු හෝ ගැලපීම කිරීමේ අවශ්‍යතාවයක් තිබුණ්දැයි තීරණය කිරීමට මට නොහැකිය.

**2. මූල්‍ය ප්‍රකාශන**

**2.1 මතය ව්‍යාචනය**

මෙම වාර්තාවේ 2.2 ජේදයේ දක්වා ඇති කරුණු හේතුවෙන් විගණන මතයක් සඳහා පදනමක් යැපයීමට ප්‍රමාණවත් සහ උච්ච විගණන යාක්ෂි ලබාගැනීමට මට නොහැකි විය. ඒ හේතු ගොටු ගෙන මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි.

**2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම**

**2.2.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම**

අරමුදල සතුව තිබූ ස්ථාවර තැන්පත් හා ආයෝජන රඛර සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පවරා තිබූ අතර සමාලෝචන වර්ෂය තුළදී කිසිදු මෙහෙයුම කටයුත්තක් සිදු නොකිරීම හා වෙනත් ආදායමක් උපයා නොතිබූ බැවින් සමාලෝචන වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන සමඟ ආදායම වියදම් ප්‍රකාශනයක් හා මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් ඉදිරිපත් කර නොතිබූ හි.

**2.2.2 ගිණුමකරණ අඩුපාඩු**

ඒකාබද්ධ අරමුදලට බැර කළ රු. 1,864,559 ක් රඛර පාලන අරමුදලන් අඩු කර දක්වනට වෙනුවට එය ජෘගම වන්කමක් ලෙස දක්වා තිබුණි.



### 2.2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම් ගේ

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) එකතුව රු. 635,271 ක් වූ ජාගම වන්කම 13 ක ගේ වර්ෂ 18 කට වැඩ කාලයක සිට මූල්‍ය ප්‍රකාශනවල නොවෙනස්ව ඉදිරියට ගෙන එම්න් පැවති අතර එම ගේ නිරුවුල් කර ගැනීමට කටයුතු කර නොනිවුණි.
- (ආ) එකතුව රු. 239,784 ක ජාගම බැරකම විෂයයන් 05 ක ගේ වර්ෂ 18 ට වැඩ කාලයක් මූල්‍ය ප්‍රකාශනවල ඉදිරියට ගෙනවිත් තිබූ අතර, රේට ඇතුළත් රු.222,031 ක ගෙවිය යුතු අත්තිකාරම් නිරුවුල් කිරීමටද පියවර ගෙන නොනිවුණි.

### 2.2.4 විගණනය සඳහා අවකාශ සාක්ෂි නොවීම

පහත සඳහන් විෂයයන් සනාථ කර ගැනීමට අදාළ කර ගත හැකි කිසිදු සාක්ෂියක් විගණනයට ඉදිරිපත් නොකිරීම ගේතුවෙන් විගණනයේදී සනුවුදායක ලෙස සන්නිරීක්ෂණය කිරීමට හෝ පිළිගැනීම හෝ නොහැකි විය.

විෂයය	වට්නාකම	ඉදිරිපත් නොවූ සාක්ෂි
(අ) ස්ථාවර වන්කම	985,925	උපලේඛන, භාණ්ඩ සමික්ෂණ වාර්තා, ස්ථාවර වන්කම් ලේඛන
(ආ) ජාගම වන්කම	635,271	උපලේඛන, වයස් විශ්ලේෂණ, ගේ සනාථන හා පොන්පත්
(ඇ) ජාගම බැරකම	239,784	උපලේඛන, වයස් විශ්ලේෂණ, ගේ සනාථන හා පොන්පත් ලේඛන

### 3. මූල්‍ය සමාලෝචනය

#### 3.1 මූල්‍ය ප්‍රතිඵල

2013 දෙසැම්බර් 31 දිනට අරමුදලට අයන් ස්ථාවර හා ඉතිරිකිරීමේ තැන්පතු සඳහා ලැබූ තිබුණු පොලී ආදායම අරමුදලේ එකම ආදායම් ප්‍රහවය වී තිබුණි. ඉකුත් වර්ෂය අවසානයට රු.10,456,639 ක ස්ථාවර තැන්පතු 02 සහ රු.3,435,797 ක ඉතිරි කිරීමේ තැන්පතුවට ලැබියයුතු



පොලී රු. 12,957 ක් ඇවර කිරීමේ ගිණුමකට හර කර තිබුණි. ඒ අනුව 2015 ජනවාරි 01 දිනට ඇවර කිරීමේ ගිණුමේ වූ රු.13,905,393 ක හර ගේෂය සමාලෝචිත වර්ෂයේදී රබර පාලන ගිණුමට හර කිරීම නිසා එම ගිණුමේ ගේෂය එම ප්‍රමාණයෙන් අඩු වී තිබුණි. තවදුරටත් අරමුදලේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වයක් නොමැති බැවින් සමාලෝචිත වර්ෂයට ආදායම වියදුම් ගිණුම හා මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කර නොතිබුණි.

### 3.2 මෙහෙයුම් සමාලෝචනය

#### 3.2.1 අරමුදලේ ක්‍රියාකාරකම් පිළිබඳ වර්තමාන කත්ත්වය

2009 ජූලි 23 දින පැවති රාජ්‍ය ගිණුම්කාරක සඟාලේදී අරමුදල ඇවර කිරීමට නියෝග කර ඇතත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර තිබුණේ 2016 පෙබරවාරි 26 දිනදිය. 2016 මාර්තු 17 දින පැවති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව ඇවරකරුවකු පත්කර තිබුණි. මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණවලට අනුකූලව අරමුදලේ කටයුතු ඇවර කිරීමට අවශ්‍ය ව්‍යවස්ථා කෙටුම්පත් නීති කෙටුම්පත් සම්පාදක සම්බන්ධ කරගෙන පිළියෙල කර නොතිබුණි.

### 3.3 අයවැය ලේඛනමය පාලනය

අරමුදලේ ක්‍රියාකාරීත්වයක් සිදු නොවන බැවින් සමාලෝචිත වර්ෂය වෙනුවෙන් අයවැය ලේඛනයක් පිළියෙල කර නොතිබුණි.

### 4. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින් වර අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවධානයට යොමු කරන ලදී. ස්ථාවර වත්කම හා ලැබිය යුතු / ගෙවිය යුතු ගේජ නිරවුල් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කළයුතු වේ.

  
එ.එ.එම්.ගාම්ත්ස් විජේසිංහ

විගණකාධිපති

















































